



**ശ്രീകൃഷ്ണ
വിത്താർ...**

අත්ම දානය වෙණියයි !

**පරිගණක අකුරුද කැකැසුම,
පිටකවර නිර්මාණය සහ ප්‍රකාශනය**

මහමෙවිනා සඳහම් ප්‍රකාශන
මහමෙවිනාව හාවනා අසපුව
ව්‍යුත්වාව, පොල්ගේහවෙල.

| | | |
|--------------|---|---------------------------|
| දුර / ගැක්ස් | : | 037 2244602 |
| ඊ මේල් | : | mahamevnawa@mahamevna.org |
| වෙබ් අඩවිය | : | www.mahamevna.org |

● බොද්ධයා යනු කවරෙක් ද?

බොද්ධයා කියන්නේ අවබෝධයෙන් ම තෙරැවන් සරණ ගිය කෙනාට යි. මෙතැන දී අපට 'අවබෝධයෙන් තෙරැවන් සරණ ගිය කෙනා' කියල විශේෂයෙන් කියහුන සිදු වූහේ උපතින් බොද්ධ වූ බොහෝ දෙනෙක් අවබෝධයෙන් ම තෙරැවන් සරණ යන ආකාරය නො දැන්නා නිස යි. ඔබ ම රිකක් හිතා බලන්න ඔබෙන් කවුරු හරි අසුවෙටත්, ඔබ තෙරැවන් සරණ ගියේ මොකට ද කියලා. මොකක්ද ඔබ දෙන පිළිතුර? සමහර විට පිළිතුරක් දැන්න නො දැන්නා නිසා ම ඔබ නිහඹ වේවි. ඒකෙන් ජේන්හේ ඇද රටේ බොහෝ පිරිසක් නාමිකව තෙරැවන් සරණ ගියාට තෝරැමක් නො දැනයි සරණ ගියේ.

සමහර විට තවත් කෙනෙක් කියන නිසා අපි තෙරැවන් සරණ යනවා. එහෙම නැතිනම්, දෙම්විපියන් තෙරැවන් සරණ යන නිසා අපිත් තෙරැවන් සරණ යනවා. සමහර වාර්තුයක් විදුහැරත් තෙරැවන් සරණ යනවා. එහෙම කළා මිසක් අපි තෙරැවන් සරණ යාමෙන් හැකිස්වට ම බලාපොරොත්තු විය යුත්තේ මොකක් ද කියන වික පිළිබඳවත් ඒ බලාපොරොත්තුව ඇත්තට ම හරියන විකක් ද කියන කාරණය ගැනත් වුවිටක්වන් හිතලා බැලුවේ නස නේදා? නිවැරදිව තෙරැවන් සරණ නො ගිය නිසා ම අපේ බොද්ධයෙන් ඇද ඉතාම අසරණ පිරිසක් බවට පත් වෙලා.

● හොඳයි එහෙම නම්, නිවැරදිව තෙරැවන් සරණ යන්නේ කොහොම ද?

අපි කවුරැත් තෙරැවන් සරණ යන්නේ, "බුද්ධ සරණ ගෙව්ඹම්" ආදි වශයෙන් තුන් වරක් කිමෙන් බව ඔබ දැනවමත් දන්නවා. බලන්න මෙතනදී අපි කියනව, "මම බුදුරජාතාන්

වහන්සේ සරණ යම්. ධර්ම රත්නය සරණ යම්. සංසරත්නය සරණ යම්” කියල. අයි අපි තවත් කෙනෙක්ව සරණ යන්නේ? ඇත්තට ම අපිට වෙනත් කෙනෙකුගේ සරණ උච්චනා වෙන්නේ අපි “අසරණ” වූනා ම දී. මොනොතක් හිතලා බලන්න, ඔබ ලෙඩි වෙලා අසරණ වූනා ම වෙදුනවරයෙකු ගෝ සරණ සෙවිවේ නැදුදු? ඒ වගේ ම මුදල් හදුල් හිග වූනා ම මුදල් තියෙන කෙනෙකුගෙන් පිළිසරණක් සෙවිවේ නැදුදු?

මේ පීවිතය තුළ කිසිම ආකාරයක අසරණ කමක් නැතිනම් අපිට වෙනත් කෙනෙක් සරණ යන්න වූවමනාවක් ඇතිවත්තේ නෑ. බොහෝ දෙනෙක් හිතුවේ නැති වූවමනාට අන්න ඒ වගේ ලෙකු අසරණ කමක් අපි නැමදෙනාගේ ම පීවිත තුළ සැගවිලා තියෙනවා. අපේ පීවිත තුළ ඒ විදිහට මුල් බැසගත්තු අසරණ කමෙන් නිදහස් වෙන්න දී, අපි තෙරැවන් සරණ යන්නේ. ව්‍යෙහෙමනම්, අවබෝධයෙන් ම තෙරැවන් සරණ යන කෙනා තුළ ඒ අසරණ කමන් නිදහස් වෙනවා කියන උච්චනාව තියෙන්න ඕනෑ. ඒ වූවමනාව නැතිව කොපමණ වාරයක් වේවා “තෙරැවන් සරණ යම්” කියල වචනයෙන් කිවිවට විය නියම බෙංද්ධයෙක් වෙන්නේ නෑ.

● අන්, ඇත්තට ම, මොකක් ද ඒ අසරණකම?

සමහර විට ඔබට ඕනෑ තරම් මුදල් හදුල් ඇති. නොදු ගෙයක් දොරක් ඇති. යාන වාහන යාල මිතුයන් ඕනෑ තරම් ඇති. සමාජයේ නොදුට කිරීත් ප්‍රජාංසා ලැබෙනවත් ඇති. ව්‍යෙහෙමනම්, ඔබ අසරණ කෙනෙක් දී නැඩැවිට ම ඔය මොනවා තිබුණාත් ඔබ අසරණයි. මෙහෙම කිවා ම සමහර විට ඔබට පුදුම හිතෙනවත් ඇති. “සැප සම්පත් ඔක්කොම තියෙනවා නම් විතන මොන අසරණ කමක් දී?” කියලා

දැන් මොනොතක් හිතන්න. සමහර විට ඔබ දැන් වයස අවුරුදු 15-20 ක් විතර වෙන තරඟණයෙක් වෙන්න ඇති. වීහෙම නැත්තම් මැදිවියේ නො මහඳු වයසේ ඉන්න කෙනෙක්. ඇත්තට ම ඔබ ඔය වයසේ ම හැමඳුම ඉන්නව දී? තව තවත් වයසට යනවා දී? මෙහෙම අනදුෂී සමහර විට ඔබට ඔබේ ප්‍රමා කාලය

මතක් වේවී. පමා කාලේ කාටත් හොරා ම ගෙවිලා ගියා. පමා කාලේ පසු කරලා, ඔබ දැන් ඔය රික රික පරිණාහ වෙන්නේ වයස ටිකෙන් රික ගෙවිලා යන තිසා ම ඩි. තරඟා වයසේ ඉන්න කෙනා වයසට යන්න කොහොත් ම කැමති නඡ. ඇත්තට ම වයසට යනවට කවුද කැමති? ඒන් ඔබ අකමති වුනා කියලා ඒ වයසට යාම ඔබට නවත්වන්න පූඩ්වන් දී? බැහැ හේදී? ඔන්න ඔබ අසරනා වෙන තැනක්.

ර්පාගට ඔබේ ප්‍රේටෝ ගැන ම මොහොතක් හිතලා බලන්න. ඔබ ලෙඩි දැක් වලට මුහුණා දෙනවා හේදී? සනීප කරන්න බඳුරු සමහර අසනීප නැදෙන්න පූඩ්වන්නේ. මේ ලෝකේ ලෙඩි වෙන අය ලෙඩි වෙන්නේ කලින් දැනුම් දීමක් කරලා නොවෙයි. පිළිකා වගේ භයානක රෝග ඔබ කරා නො විය කියලා ස්ටේර්ව ම කියන්නේ කොහොම දී? අන්න ඒක තමයි අසරනා වෙන අනෙක් කරඟා.

වසර දහක් ගණනීන් කාලය ගෙවිලා ගියා. මේ ලෝකේ මහා උගෙන්තු, මහා ධිනවත්තු, මහා රජවරු පහළ වුනා. රුපයෙන් බොහෝම ලස්සන අය ඉපදිලා හිටියා. සමහර විට ඔබ ඒ අය ගැන අදටත් කතා වෙනවා ඇති. නමුත් අතීතයේ හිටිය ඒ වික්නෙහෙකට වත් නො මැරි ඉන්න පූඩ්වන් වුනා දී කොයිතරම් දේ හිමි කරගෙන හිටියන්, මරණයේ දී ඒ සියල්ල ම ඒ උදවියට අහිමි වුනානේ. ඔය මිල මුදල්, ගේ දොර, යාන වාහන ඔක්කොම අතහැරලා යම් ද්‍රව්‍යක ඔබටත් මරණයට පත් වෙන්න සිදු වෙනවා හේදී? මේ ගැන නම් සිහිකරන කොටත් ඔබ බය වෙනවා ඇති. නමුත්, අපි කාටත් මැරෙන්න සිදුවෙනවා. සික තමයි අනික් අසරනාකම. ටිකක් හිතලා බලන්න මේ වයසට යාමත්, ලෙඩි වීමත්, මරණයන් හමුවේ ඔබ අසරනා නැති ද කියලා. මේවායින් ගැලවෙන්න ඔබට පිළිතුරක් තියෙනවා නම් කියන්න.

- එහෙම නම්, තෙරෙවන් සරණ ගියාම වයසට යන්නේ නැති ද? ලෙඩි වෙන්නේ නැති ද?
මැරෙන්නේ නැති ද?

විහෙම නොවෙයි, ඔබ ඔය ප්‍රශ්න අනපු විදිහ වැරදි ඩි. ඔබ ඒ ගැන තවත් දෙයක් හිතන්න සිනො. තෙරෙවන් සරණ ගිය

අයත් වයසට යනවා, අනික් අයත් වයසට යනවා. තෙරැවන් සරණු ගිය අයත් ලෙඩි වෙනවා, අනිත් අයත් ලෙඩි වෙනවා. තෙරැවන් සරණු ගිය අයත් මැරෙනවා, අනිත් අයත් මැරෙනවා. හැබැයි මේ කාරණා ඔහොම සිද්ධි වෙද්දී නිවැරදිව තෙරැවන් සරණු ගිය අයගෙයි අනිත් අයගෙයි වෙනසකුත් තියෙනවා.

ල් වෙනස තමා තෙරැවන් සරණු ගිය කෙනා වයසට ගියාට අසරණු නෑ. ලෙඩි වුනාට අසරණු නෑ. මරණයට පත් වුනාට අසරණු නෑ. අනිත් කෙනා ලෙඩිවෙන්නේ, වයසට යන්නේ, මරණයට පත්වෙන්නේ අසරණායෙක් විදිහර ම දි. ඒ කියන්නේ නිවැරදිව තෙරැවන් සරණු හෝ ගිය කෙනා වයසට යනකාට බොහෝම දුක් වෙනවා. අඩනවා. වැලපෙනවා. දැනට වුනත් ඔබේ නිස කෙසේ රික රික සුදු වෙත් යද්දී ඇත්තේ වෙන්නේ සතුටක් නෙමෙයිනේ. වෙහොම විශේෂ ඒ කෙනා වයසට යද්දී, තව තව කායික වශයෙන් දුර්වල වෙද්දී, දුකින් තමා කාලය ගත කරන්නේ. ඒ වගේ ම, ඒ කෙනා ලෙඩි වෙනකාටත් දුක් වෙනවා. අඩනවා, වැළපෙනවා, නිතර ම කාලය ගත කරන්නේ දුකින්. මරණය ගැන නම් කියන්න ම දෙයක් නෑ. සති ගණන් මාස ගණන් දුක් වෙනවා මරණයක් ගැන සිත සිත. නමුත් නිවැරදිව අවබෝධයෙක් යුතුව ම තෙරැවන් සරණු ගිය කෙනා, ඒ විදියට දුක් වෙන්නේ වැලපෙන්නේ නෑ. ඒ වගේ ම නිවැරදි ව තෙරැවන් සරණු ගිය කෙනා ට ඔය වයසට යාමෙන්, ලෙඩි වීමෙන්, මරණයෙන් ගැලවෙන්න පූජාවන්.

● තෙරැවන් සරණු ගිහින් මරණයෙන් ගැලවෙන්නේ කොහොම ද?

එක නොදු ප්‍රශ්නයක්. තෙරැවන් සරණු ගිය කෙනාට මරණයෙන් ගැලවෙන්න පූජාවන්. හැබැයි තෙරැවන් සරණු ගිය පමණින් ම නෙවේ. තවත් දේශවල් කරන්න තියෙනවා. දැන් මෙහෙම නිතන්න. ඔබ මරණයට පත්වෙන්නේ ඇයි? ඉපදිනු නිසා තේද්? ඉතින් ඉපදෙන්නේ නැතිව නිටියෝත්, ආයේ මරණයට පත්වීමක් නැන්. ඒ නිසා ඉහඳීම නැති කපුළාත් මරණයට පත් වීම නැති කරන්න පූජාවන්. ඒ වගේ ම වයසට යාම ලෙඩි වීම නැති කරන්නත් පූජාවන්.

නිවැරදිව තෙරුවෙන් සරණ තිය කෙනා ඔය කියන ඉපදීම නැති කරන්න මහන්සි වෙනවා. ඒ විදිහට තමන්ගේ ජීවිතය පවත්වන්න මහන්සි ගන්නවා. වියා බලන්නේ කොහොම හර මේ ඉපදීම නැතිකර දමන්න යි. ඒ නිසා ලෙඩි වුනාට වයසට හියාට වියා අමුතුවෙන් දුක් වෙන්නේ හැ. වියා දුන්නවා මේවා ඉපදුනු කෙනාට උරුම වූ දේවල් බව. ඒ නිසා ඒ ලෙඩි වීම, වයසට යාම කියන දේවල් තේරැමි ගන්නට යි වියා මහන්සි වෙන්නේ. මොක්ද, අපි ඒ ගැන කොවිචර දුක් වුනත්, පසු තැවැලි වුනත් ඒ නිසා ඕවයින් නිදහස් වෙන්න බැහැනේ. ඇත්තට ම ඔබට ආයේ ඉපදීම ගැන බයක් නැති ද?

● අන්... මට නම් ආයේ ඉපදෙන්න බයක් නැහැ.

එක හරි පුදුමයි. මම නම් ඉපදෙන්න හරි බය යි. විහෙම නම් මට කියන්න ඔබ දැකළ තියෙනව ද, මනුෂයන් අතර වික ඇහැකි හරි ඇස් දෙක ම හරි නො පෙනෙන අය? විහෙම නැතිනම් අත පය නැතිව දුක් වෙන අය. කට්‍ර කරන්න බැරිව දුක්වෙන අය. කන් නො ඇස් දුක් වෙන අය. කියන දේ තේරැමි ගන්න බැරිව දුක් විදින අය. පාරෙ තොටී යද්දී සමහර අය දැක්කම හිතේ ඇති වෙන්නේ ලොකු කම්පනයක්. සමහර වෙලාවට “මෙවිචර විරෝධී අය ලෝකේ ඉන්නට දා?” කියල පුදුමත් හිතෙනවා. මේ මනුෂයන් අතර ඔය වගේ අය ඔබ කොවිචරවිත් දැකළා ඇති තේදා? නොදායි, ඔබට නැවත ඉපදෙන කොට ඔය විදිහෙ දුබල කමක් ඇතිව ඉපදෙනාත් ඒ ගැන බයක් නැති ද? විහෙම වෙන්නේ හැ කියලා ඔබට ස්විරව ම කියන්න පුළුවන් කමක් තියෙනවා ද? අන්න බලන්න, ඔබ නිශ්චිද යි. ඒ ප්‍රශ්න වලට ඔබට පිළිතුරු නැ.

විහෙම නම් හිතන්න විපා මේ ජීවිතයේ නොදාට ඇස් පෙනුනාට, කන් ඇතුනුනාට, අත පය තිබුනාට ආයේ ආයෙමත් මේ විදිහට ම උපදීන්න ලැබෙයි කියලා. ඔය වගේ අංගසම්පූර්ණ සිරිරක් ඉපදෙන හැම කෙනාට ම ලැබෙන්නේ හැ. අපි උපදීන විදිහ තීරණාය වෙන්නේ කරන කුසල අකුසල කරම වල විපාක වලට අනුව යි. මේ අනුව බලද්දී, ආයෙමත් ඉපදෙනවා කියන වික හරි හයානක දෙයක්. ඊළග ජීවිතයේ දි අපි කොයි විදිහේ

කෙනෙක් වෙලා ඉපදෙයි ද කියලා කාට ද කියන්න පුළුවන්. දැන් මම ඔය කිවේ මේ මනුෂන ලෝකේ ගැන විතර යි. බඳුවෙලාවත් අපි තිරසන් ලෝකේ ඉපදුනොත්....

• මිනිස්සු මැරණාම තිරසන් ලෝකේ උපදිනවා ද?

අන්න බලන්න, ඔබ නිතාගෙන නිටියෙ ආයෙමත් මනුස්ස ලෝක්ම සැප සම්පත් ඇතිව ඉපදෙන්න තේදී? වේක වේ විදිහට වෙන්න නියෙන ඉඩකඩ ගොඩික් ම සීමා සහිත යි. තිරසන් ලෝකේ විතරක් නෙවෙයි, අපි මැරලා ඕයාම උපදින්න පුළුවන් ලෝක කිපයක් ම නියෙනවා. වේච තමයි ප්‍රේත ලෝකය, තිරසන් ලෝකය, නිරය, මිනිස් ලෝකය හා දිව්‍ය ලෝකේ කියලා කියන්හේ. මැරණාම අපි කැමති වුනත් නැතත් කර්මයට අනුව මේ ලෝක වලින් විකක උපදින්න සිද්ධ වෙනවා. හැබැයි මනුෂන ලෝකේ දිව්‍ය ලෝකේ ඉපදෙන්නවා කියන වික සිදුවෙන්නේ කළාතුරකින්. වැඩි පිරිසක් උපදින්නේ තිරසන්නු වෙලා, පෙරේනයා වෙලා, තිරයේ තිරසන්තු වෙලා. වේකට තේතුව අපි කරන කුසල් අකුසල්.

ස්වභාවයෙන් ම අපේ සිත බර කුසලයට නෙවෙයි. අකුසලයට යි. දැන් බලන්න අපි මැරලා තිරසනෙක් හරි ප්‍රේතයෙක් හරි නිරසතෙක් හරි වුනෙන් අපිට කොයි තරම් දුක් විදින්න සිදු වෙනවාද? හරයට කැමතක් නෑ. බිඛින්නේ පිපාසයෙන් ඉන්න වෙනවා. හැම නිස්සේම ඉන්න වෙන්න බයෙන් තැනි ගැනීමෙන්. අනත්ත දුක් විදින්න වෙනවා. හැබැයි අපිට මතක නැති වුනාට, අපි මෙවිවර කල් ආවේ ඔය වගේ නිරයේ, තිරසන් ලෝකයේ, ප්‍රේත ලෝකයේ ඉපදි ඉපදි තමයි. ඔබ අහලා ඇති තේ ඔය සමහර අය මැරලා ප්‍රේතයේ වෙලා ඉපදෙන බව.

• එනකොට අපි මිට පෙරත් ඉපදිලා ඉඟලා නියෙනවා ද?

ඇයි නැත්තේ. ඔබ නිතුවේ ඔබ මේ මනුෂන ලෝකයේ ඉපදුනේ අල්තෙන් ම කියල ද? නැහැ. අපි මේ ඉපදි ඉපදි මදර මැරී යන දිරික ගමනක් යන්නේ. වේකට කියන්නේ සංසාර ගමන කියල. වේක හරිම හායානකයි. මේ සංසාර ගමන පටන් ගත්ත

තැනක් කියන්න අමාරදයි. ව්‍යවර දිග සංසාර ගමනක අපි ඉපදෙශීන් මැරෝමින් ඇවේත් තියෙනවා.

ඕය සංසාර ගමනේ දී මේ මහුණ ලෝකේ ඉපදෙනවා කියන වික ඉතා ම දුර්ලහ කාරණයක්. ඒකට බුදුරජාණන් වහන්සේ උපමාවක් කිය දුන්නා. ඔන්න වික සිදුරක් තියෙන විය දුන්බක් මහුදට දානවා. ඉතින් මේ විය දුන්බ මහුදේ පාවෙමින් තියෙන කොට, අවුරදු සියකට වික් වතාවක් උඩට වින වික ඇහැක් විතරක් ජේන කැස්බෑස්වෙක් අර විය සිදුරන් අහස බලනවාටත් වඩා, මිනිස් ප්‍රවීතය ලබන වික දුෂ්කරයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. විතකොට මේ ලක්මල තියෙන මහුණ ප්‍රවීතය කොයි තරම් වටිනා විකක් ද කියලා ටිකක් නිතලා බලන්න.

ඒ වගේ ම, බුදුරජාණන් වහන්සේ දේශනා කර තියෙනව, මේ මිනිස් ලෝකේ අපිත් වික්ක ඉදාලා මැරෝන ආයගෙන් ඉතා ම රික දෙන යි ආයෙමත් මහුණ ලෝකෙම ඉපදෙන්නේ කියල. ඒක හරියට මහ පොලොවෙන් නියපොන්තට ගෙන්න පස් විකස් වගේ, ඉතාම රිකයි. මිනිස් ලෝකේ ඉදාලා මැරෝන මිනිස්සු අතරින් මහ පොලොවේ පස් වගේ අතිවිශාල ප්‍රමාණයක් ඉපදෙන්නේ නිරයේ, ගේත ලෝකයේ හා නිරසන් ලෝකයේ කියලා බුදු සම්ඳන් වදාඟා. ඒකට හේතුව තමයි, අකුසල් සිදු කරන පිරිස වැඩියි. ඉතින් බලන්න, මහුණයෙක් වෙලා ඉපදෙන වික කොයිතරම් වාසනාවක් දී අඩුපාඩුවක් හැති මහුණ ප්‍රවීතය ඊටත් වඩා වාසනාවක් හේදා?

● නිරය කියලා විකක් ඇත්තට ම තියෙනවා ද?

ඇත්තමට නිරය කියලා විකක් තියෙනවා. අකුසල් කළේත් අපටත් ඒ නිරයේ ඉපදෙන්න සිදු වෙනවා. අපි මේ පෙර ප්‍රවීත වල ඕය නිරයේ ඉපදිල ඉදාලත් තියෙනවා. නිරයේ විස්තර පිළිබඳව බුදුරජාණන් වහන්සේ “දේවදාත” කියන සූත්‍ර දේශනයේ දී ඉතාම ලස්සනට පැහැදිලි කරල දුන්නා. මේ මහුණ ප්‍රවීතයේ දී කෙනෙක් පස් පවී, දස අකුසල් කළා ම එවායේ විපාක විදිහට නිරයේ ඉපදෙන්න සිදු වෙනවා. ඕය විදිහට අකුසල් කළ කෙනෙක් මරණයට පත්වුනා ම බොහෝ විට නිරයේ උපතක් කරා යනවා. ඒ උදවිය ඕප්පාතිකව නිරයේ ඉපදෙනවා. විතකොට යමපල්ලන්

වියාච අරගෙන ගිහින් බිම නිදි කරවලා රත් වෙවිච උල් දෙකකින් අත් දෙකට අනිනවා. ඒ වගේ ම තවත් රත්වුනු යකඩ උල් දෙකකින් පා දෙකටත් අනිනවා. තවත් රත් වෙවිච යකඩ උලකින් පපුවට අනිනවා. ඒ නිරසතා අකුසක් ගෙවෙන තාක් දුක් විදිනවා.

ඒ වගේම, වියාච බිම නිදි කරවලා වැසයෙන් ගිරිරය රු හැලා දානවා. ගිනි ඇවේලෙන බිම ඇවේද්දවනවා. රත්වෙවිච ගිනි අගුරු කදු වලට නග්ගවනවා. කකුල් දෙකකින් අල්ලලා ලෝ දිය හැලියට දානවා. ඒට කර්මානුරූපට හැඳිවිච ලොකු ලෝදිය හැලි තියෙනවා. මේ අරසතා නිරසත්වය ඒ පැහෙන ගිනියම් වූ ලෝදිය හැලිය ඇතුමෙ පෙනා පිඩක් වගේ උඩිත් පල්ලෙහාටත් යම්න් කැකැසරෙම්න් දුක් විදිනවා. නමුත් කර්මය ගෙවිලා ඉවර වෙනකම් මැරෙන්නේ නඩ. බිඩිගිනියි කිවා ම රත් වෙවිච යකඩ අඩුවකින් කට ඇරලා රත් වෙවිච ගිනි ගුලී කවනවා. ඒ ගිනි ගුලී මුළු උදර පද්ධුගෙය ම පුව්චියෙන පිටුපසින් බිමට වැටෙනවා. පිපාසයි කිවා ම උතු ලෝදිය පොවනවා. මේවා තමයි වියාට ලැබෙන කෑම බිම.

ඒපුරට වියා මහා නිරයට ඇදාලා දානවා. ඒක හැම පැත්තෙන් ම ගිනි ඇවේලෙන තහඩු වලින් වට වෙවිච කාමරයක්. ගින්නෙන් බේරෙන්න විහාට මෙහාට දුවනවා. ගින්නෙන් බේරෙන්න දුවද්දී ඇට ඇටම්දුල් දුක්වා ම පිළිවිලා යනවා. කරපු අකුසලය ඉවර වෙන කල් ම ඒ නිරසතා මැරෙන්නේ නඩ. අනන්ත දුක් විදිනවා. ඔන්න ඔය වගේ දුක් තමයි නිරයේ ඉපදුනු කෙනාට විදින්න සිදුවෙන්නේ. නිරය ගැන බුදුරජාතාන් වහන්සේ කියාදෙන්නේ ඔය දේවදාත සූත්‍රයේ දී විතරක් නෙවෙයි. තවත් ගොඩක් සූත්‍ර දේශනා වල දී නිරය ගැන කියලා දෙනවා.

● එනකොට පෙරේතයා වෙලා ඉපදෙන්නේ ඇයි?

ඒකටත් හේතුව පවි කිරීම ම දි. සමහර පාප කෑම නිසා නිරයේ උපදිනවා. සමහර පාප කෑම නිසා පෙරේතයා වෙලා උපදිනවා. පෙරේත ලෝකෙත් ඉතාම දුක් සහිත දි. අපිට වගේ කෑම බිම නඩ. කෙප, සොටු, සැරව, අසුවි වගේ අපිරසිදු දේවල්

තමයි වියාලගේ කැම. ඒවා වුනත් නොයාගන්න බොහෝම දුක් විදිනවා. පෙරේතයේ ගැන ගොඩක් විස්තර තියෙනවා ජ්‍යෙන්ත්‍රි කියන පොතේ.

ද්‍රව්‍යක් මුගලන් මහරහතන් වහන්සේ දැක්කා ඇටසැකිල්ලක් වගේ ජ්‍යෙන්තයේක්. කපුටො වියාගේ ඇට සිදුරු කරල ඇට මිශ්‍රලි කනවා. ඒ ජ්‍යෙන්තය වේදනාවෙන් කෑ ගනනවා. ඔන්න ඔය වගේ තමයි ජ්‍යෙන්ත ලේකයේ හැරී. ඒ රීට පෙර ප්‍රවිතයක දී හරකුන් මරලා මස් කරල විකුණුපු කෙනෙක්. ඒ පාපයේ විපාක විදිහට බොහෝ කාලයක් නිරය ඉදාලා උන් ඔය වගේ ජ්‍යෙන්තයේක් වෙලා ඉපදිලා දුක් විදිනවා.

තවත් ද්‍රව්‍යක මුගලන් මහරහතන් වහන්සේ දැක්කා සම නැති ස්ථී ජ්‍යෙන්තයක්. වියාගේ ඇගේ මස් කුරැල්ලෙ කොට කොට කනවා. ඒ ජ්‍යෙන්තය වේදනාව ඉව්‍යාගන්න බැරිව විලාප දෙනවා. ඒ රීට පෙර ප්‍රවිතයක දී පරපුරුෂ සේවනයේ යෙදුනා කාන්තාවක්. ඔන්න ඔය වගේ තමයි ජ්‍යෙන්ත ලේකයේ දුක් වල ස්වනාවය. ජ්‍යෙන්ත ලේකයේ ඉපදුනු අයට ලැබෙන්හේ ඉතාමත් විරැසි ගරීයි. මේ අයට තියෙන්නේ ඉතාමත් සියුම් ගරීර නිසා හැමෝට ම ජ්‍යෙන්තයන්ට ගෙන්නේ නැහැ. මේ ලේකයේ කොට්ඨර නොදුට කාල බිලා, උස්සන ම ගරීරයක් බුඩා හිටියත් ජ්‍යෙන්ත ලේකයේ ඉපදෙන්න සිද්ධ වුනොත්, ඔය වගේ දුක් තමයි විදින්න තියෙන්නේ.

● එහෙමත් කොහොමහර ද්‍රව්‍ය ලේකකට පැහැගන්නාත් නම් හර...

ඕන්න, ඔබ ඔහොම තිතත්නේ මේ සංසාර ස්වභාවය දන්නේ නැති නිස යි. ද්‍රව්‍ය ලේක කියල කියන්නේ ඉතාමත් ඉහළ සැප තියෙන ලේක තමයි. ඒත් ඒ ද්‍රව්‍ය ලේකවලට ත් ආයුෂක් තියෙනවා. හැඩැයි අපේ මනුෂය ලේකේ වගේ නොවෙයි, ද්‍රව්‍ය ලේක ආයුෂ විකක් දිග යි. කොට්ඨර ඉහළ සැප සම්පත් තිබුණත් ආයුෂ ඉවර වුනහම ඒවා ඉවරයි නෙ.

කරපු පින්වල විපාක ඉවර වූනාර පස්සේ ඒ දෙවි ලොවෙන් සමුගෙන යන්න සිද්ධ වෙනවා. බුදු සම්පූන් වදාලා

වාතුම්මහාරාජක, තවිතිසාච, යාමය, තුසීතය ආදි දිව්‍ය ලෝක ගණනාවක් ගැන. හැබැයි ඒ නැම විකක ම අයුෂ්‍ය ගෙවිලා යනවා. දෙවිවරුන් ටික ටික වියසට යනවා. අන්තිම ව දෙවි ලොවෙන් විත වෙලා නැවතන් කරලා තියෙන පින් පවි වලට අනුව උපතක් කරා යනවා. නැවත නැවතන් සතර අපායේ උපතක් කරා යන්නට තමයි බොහෝමත් ම ඉඩකඩ තියෙන්නේ. ඒ නිසා, ඔබ හිතපු විදිහට දිව්‍ය ලෝකයේ ඉපදුනු පළියට මේ ප්‍රශ්නයෙන් ගැලවෙන්න ලැබෙන්නේ නම් නැහැ.

• ඉතින් ඕකට තෙරැවන් සරණ යන්න ම ඕනෑද? පින් කර කර ම හිටියා ම හරනේ...

අන්න... ඔබට ආයෝමත් සරයක් වැරදුනා. මේ සංසාරයේ අපි ගමන් කරන්නේ පින් පවි වල විපාක වලට අනුව තමයි. විතකාට පින් කළා ම ඒවායේ ප්‍රතිඵල විදිහට සැප විපාක ලැබේම සිදුවෙනවා. ඔබ මේ ජ්විතයේ දී කිසීම පවත් නො කර, පින් කර කර ම හිටියා කියල හිතමු. ඒ පින් වල විපාක සංසාරේ කවච නො ඔබට ලැබෙනවා. ඒත් මොහොතක් හිතල බලන්න. මේ සංසාරයේ අපි මේ ඉපදුනේ පළමුවෙනි වතාවට නොවේයි. මුළුන් ම කිවනේ, හිතන්නත් බරර තරම් දීර්ඝ කාලයක් අපි ඉපදෙමින් මැරෙමින් මේ සංසාරේ ආපු බව.

ඉතින්, ඒ පෙර ජ්විත වල දී ඔබ කරපු කුස්ල් අකුස්ල් ගැන, ඔබ දත්ත්ව දී? අන්න බලන්න, ඔබට ඒ කරපු කුස්ල් අකුස්ල් ගැන විතරක් නොවේයි ගත කරපු පෙර ජ්විත ගැනවත් මතකයක් නැහැ නේ. විහෙම වියේ, ඔබ මේ ජ්විතයේ කොවිචර නොදැට හිටියන්, පෙර ජ්විතයක දී කරපු පාප කර්මයක් මතුවෙලා ආවොත් ඔබට නැවත වතාවක් සතර අපාය ව උපතක් කරා යන්න ඉඩ තියෙනවා නේ දී?

අතික පින කියල කියන්නේ අපට බොහෝ උපකාර වෙන සැප ලබාදෙන නොද දෙයක් තමයි. ඒත්, ඔබ දැන් දත්ත්වෙන පින කියල කියන්නේ ගෙවිල ඉවර වෙන දෙයක් කියල. ඒ නිසා දැන් ඔබට තේරෙනව නේද, පින් කර කර ගිය පමණින් ම මේ ප්‍රශ්නයට පිළිතුරක් නො ලැබෙන බව.

● එහෙම නම්, ඕවායින් ගැලවෙන්න මොකද කරන්න ඕහෝ?

අන්න දැන් තමයි, වැඳගත් ම ප්‍රශ්නය ඇතුවේ. ඕවායින් ගැලවෙන්න කුමයක් තියෙනවා. ඒකට තිවැරදිව තෙරැවන් සරණ හිඹුල්ල ධර්මානුකූලව කටයුතු කරන්න ඕහෝ. අපේ රටේ බොඳ්ධයේ තිවැරදිව තෙරැවන් සරණ ගිය තෙනා කළ යුත්තේ කුමක් දී? කියලා හරයට ම දැන ගෙන හිටියෙ නැති නිසා, ඒ අයට කරන්න දෙයක් තිබුනෙ නැහැ. වෙන කෙනෙක් කියන කොට “බුද්ධා සරණා ගැචුම්” කියලා නිකං හිටියා.

නියම බොඳ්ධයා විහෙම නොවෙයි. වියා තෙරැවන් සරණ ගියේ තමන්ගේ අසරණාකමකට පිහිටක් බලාපොරොත්තුවෙන්. අපි මුලින් ම කිවහෙ, ඒ අසරණාකම තමා වයසට යැම, මෙඩ වීම, මරණයට පත් වීම. මේ ඔක්කොම සිදුවෙන්නේ ඉපදිනු නිසා නේ. ඒ නිසා ඉපදිම නැති කළුත්, මෙනුම ලෝකේ දුක් විදින්න වෙන්හෙත් නැහැ. ප්‍රේත ලෝකේ, නිරයේ, තිරසන් ලෝකේ දුක් විදින්න වෙන්හෙත් නැහැ. දැන් අපි දහ්නවා නේ, දිව්‍ය ලෝකේ ඉපදිනත්, ඒ පිහු ඉවර වෙන කොට ආයෙමත් සතර අපායට යන්න සිදුවෙන බව. ඒ නිසා, මේ නැවත නැවතත් ඉපදෙන විකෙන් නිදහස් වෙන්න ප්‍රාථමික ව්‍යුහාත්, ජ්‍යෙෂ්ඨයට ලොකු දෙයක් කරගත්තා වෙනවා.

● ඉපදිම නැති කරන්න ප්‍රාථමික දී?

ඇත්තර ම ඉපදිම නැති කරන්න ප්‍රාථමික. අපි ආයෙ ආයෙමත් ඉපදෙන්නේ තණ්ඩාව (ආගාව) නිසා. ඒ ආගාව නැති කිරීමෙන් ඉපදෙන වික නැති කරන්න ප්‍රාථමික. නැබැයි, තණ්ඩාව නැති කරන වික පිළිවෙළත් කළ යුතු දෙයක්. අපි තණ්ඩාව නැති කරන්න කැමති ව්‍යා කියලා තණ්ඩාව නැති වෙන්හෙ නැහැ. ඒකට වැඩ පිළිවෙළක් තියෙනවා. ඒ වැඩපිළිවෙළ බුදුරජාණන් වහන්සේ ඉතාම හොඳට අපට පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒක හොඳට තේරේම් අරගෙන ඒ අනුව කටයුතු කිරීම තමයි කරන්න ඕහෝ.

ල් වැඩ පිළිවෙළේ මුළුන් ම කරන්න ඕහො දෙයක් තමයි සිල්වත් වෙන එක. විතකොට ඔබට තිතෙයි සිල් පද කියක් ආරක්ෂා කරන්න ඕහො ද කියල. ඒකට ඔබ සමාදන් වෙලා ඉන්න පංච ශිලය හොඳට ම ඇති. ඔබ සමාදන් වෙලා තියෙන පංච ශිලය හොඳට ආරක්ෂා කරන්න. බුදුරජාත්‍යන් වහන්සේ වඩාල දේ විශ්වාස කරගෙන හොඳට පංච ශිලය ආරක්ෂා කරන කෙනෙක් නම්, ඔබ ඉපදීම නැති කරන වැඩ පිළිවෙළට ඇතුළත් වූ කෙනෙක්. අඩුම තරමේ මේ ප්‍රිවතයේ දී ම සතර අපායේ උපදීන විකෙන් වත්, නිදහස් වෙන්න මහන්සි ගන්න ඕහො.

● සතර අපායේ උපදීන විකෙන් නිදහස් වෙන්නේ කොහොම ද?

හොඳයි... ඔබ දැන් දැන්නව අපි සතර අපායේ උපදීන්නේ ඇයි කියලා. සතර අපායේ ඉපදෙන ස්වභාවයෙන් යුතු කර්ම රු සේ වුනා ම තමයි, ඒවායේ විපාක විදිහට සතර අපායේ උපතක් කරා යන්නේ. මොහොතක් හිතලා බලන්න, මේ තාක් ම ඔබට සතර අපායේ යන ස්වභාවයෙන් යුතු කර්ම යම් යම් ආකාරයෙන් රුස් වුනා නම්, ඒ සියලු කර්ම තැනි කරලා දැමීමොත්, ආයෝ ඒ වගේ කර්ම කරන්නේ හැකිනම්, ඔබ සතර අපායේ යන ස්වභාවයෙන් අත්මිදෙනවා. අන්න ඒ දේ කරන කුමය අපට කියලා දෙන්නේ ඉතාමත් කළාතුරකින් මේ ලෝකයට පහළ වෙන සම්මා සම්බුද්‍ර රජාත්‍යන් වහන්සේ නමක් විසින්. මේ ලෝකේ වෙන ක්වුරුවත් ඒ කුමය දැන්නේ නැහැ.

බුදුරජාත්‍යන් වහන්සේ නමක් ඒ විදිහට ඉතාම කළාතුරකින් ලෝකයට පහළ වෙලා තමයි සතර අපායෙන් නිදහස් වෙන කුමය කියලා දෙන්නේ. ඒ කුමය ඔබන් අනුගමනය කළුවත්, ඔබටත් අර මුලින් කියපු අසරත්තකමෙන් නිදහස් වෙන්න කටයුතු කරන්න පුළුවන්. බුද සම්බුද්‍රන් වඩාලේ යම් කෙනෙක් සෞතාපන්න වුනාත් ඒ කෙනා සතර අපායෙන් සඳහට ම නිදහස් වෙනවා කියල යි.

● අභ්‍යන්තර ම සේක්‍රේටාරීන්හි වෙච්ච කෙනා ආයෝ
කවදාවත් ම සතර අපායේ ඉපදෙන්නේ නැති ද?

නැහැ. ඒ කෙනා සඳහට ම සතර අපායන් නිදහස් වෙනවා කියල කිවිවේ ඒ නිසයි. අපිව සතර අපායේ උපතක් කරා ගෙන යන යම් යම් හේතු තිබුන නම්, ඒ හේතුන් සියලුම ම වියාර නැති වෙනව. ඒ නිසා ම දී විය සතර අපායන් නිදහස් වෙන්නේ. ආයෝත් වියා අතින් සතර අපායට ඇදුගෙන යන ස්වභාවයේ කර්ම රැස් වෙන්නේ නැහැ.

ඒ කෙනා ආයෝත් ඉපදෙන්නේ උපරිම වශයෙන් ආත්ම භාව භත දී. ආත්ම භාව භතක් ඇතුළත දී වියා ඉපදිම සඳහට ම නැති කරලා, අර මුලින් කියපු අසරණකම්න් සඳහට ම නිදහස් වෙනවා. ඒ ආත්ම භාව වලදී ත් වියා උපදින්නේ මේ මිනිස් ලෝකයේත් දෙවි ලෙව ත් පමණ දී. බලන්න, ඒ කෙනාට ලැබුනේ කොතරම් ඉහළ රැකවරණයක් ද?

මේ සාගරයේ මුළු ජල කද ම වේලිලා ගිහින් ජල බිංදු කිපයක් විතරක් ඉතුරු වුනා නම්, ඒ වේලිවිව මහා ජල කද වගේ මහා දුක් ගොඩක් සේක්‍රේටාරීන් කෙනාට ගෙවිලදී තියෙන්නේ. බුදු සම්ඳුන් වදාලා ඒ කෙනාට ඉතිරි වෙලා තියෙන්නේ අර ඉතිරි වුන ජල බිංදු කිපය වගේ ඉතාමත් ස්වල්ප දුක් ප්‍රමාණයක් කියල. ඉතින් මේ විදිහට සේක්‍රේටාරීන් වෙන්න පුත්වන් වෙන්නෙත් තිවැරදිව තෙරැවන් සරණ ගිය කෙනාට දී. නැඩැයි ඔබ නොදින් මතක තියාගන්න, මේ සංසාර ගමන ඕඛට විතරක් නොවෙයි, බොද්ධි, කතෝලික, මූස්ලිම්, නිහ්ද ආදි මේ නැමෙට්ට ම පොදු එකක්. ඒ නිසා අපි කවුරු කවුරුත් ලෙඩි වෙද්දි, වයසට යද්දි, මරණයට පත් වෙද්දි, සතර අපායේ උපතක් කරා යද්දි පුදුම අසරණ කමකට දී පත් වෙන්නේ. නමුත් තිවැරදිව තෙරැවන් සරණ ගිය කෙනා විහෙම අසරණ බවට පත් වෙන්නේ නැහැ.

● අපි නම් ඉතින් ගිහි පීවිත ගත කරන අයනේ. අපිට
ඩ්‍රිවා අමාරුයි...

හා... හා... විහෙම කියන්න විජා. ඕඛට ආයෝත් සැරයක්

වැරදුනා. ගිහි ප්‍රචිතය ගත කරන ඔබ තමා මේ පූර්ණ වලින් නිතර ම ප්‍රභාවට පත්වෙන්නේ. මොහොතක් නිතලා බලන්න. ඔබ සතුටින් නිටිය හැම විවක දී ම වාගේ ඒ සතුට නැති කරලා දුහ්න මොකක් හරි දුකක් ඔබේ පස්සෙන් ආවා නේ ද? මේ ධර්මයේ හැසිරුලා සතර අපායෙන් නිදහස් වුනු සේතාපන්න ග්‍රාවකයින් බවට පත්වෙන්න ගිහි-පැවිදී කියල හේදුයක් නෑ. මොකද, ගිහි-පැවිදී හැමෝෂ්ම යන්නේ සංසාර ගමනක නේ.

එ් නිසා, මේ වැඩි අමාරදය කියලා හිතන්න විපා. දැන් ඔය ගිහි ප්‍රචිතය ගත කරන අතරතුරේ ම මේ ධර්මයට අනුව හැසිරෙන්න මහන්සි ගන්න. අපි මූලින් ම කතා කළානේ, මෙක පටන් ගන්න නියෙන්නේ හරි ම සරලව. මොකද, කෙනෙක් පැවිදී වුනා කියලා විය සතර අපායෙන් නිදහස් වෙන්නේ නැහැ නේ. ගිහි හෝ වේවා, පැවිදී හෝ වේවා සතර අපායේ ඉපදෙන්න වුහොත්, විදින්න නියෙන දුකේ වෙනසක් නැහැ. එ් නිසා ම ද ගිහි ගෙදර වාසය කරන ඔබ කොහොම හරි මේ ධර්මය කරා පිය නැගිය යුත්තේ.

• එ් වුනාට එනකොට අපේ ගිහි ප්‍රචිත අසාර්ථක වෙයි ද? අපිට මේ ප්‍රචිතය එපා වෙයි ද?

නැහැ. එක කොහොමත් ම වෙන්නේ නැහැ. ප්‍රචිතය අසාර්ථක වේමක් නොවෙයි, ප්‍රචිතය තව තවත් සුත්දර වේමක් ම ද සිද්ධ වෙන්නේ. ප්‍රචිතය අසාර්ථක වෙන්නේ වැරදි විදිහට ප්‍රචිතය ගත කළා ම ද. එ් කරපු පවි මතක් වෙවි, එවායින් දුක් විදිද්දී තමයි, ප්‍රචිතය විපා වෙන්නේ. සේතාපන්න කොහොගේ ප්‍රචිතය බොහොම සුන්දර එකක්. ඔබ දුන්නව ද විශාබාව ගැනී? විය සේතාපන්න ග්‍රාවකාවක්. විශාබාව සේතාපන්න වුනේ අවුරදු හතේ දී. විහෙම නම්, විශාල සැප සම්පත් ගොඩක් මැද්දේදේ හැඳී වැඩුණු විශාබාවට ද ප්‍රචිතයේ විපා වෙන්න ඕනෑ. එත් විහෙම වුනේ නැහැ. විශාබාව විවාහ වෙලා ඉතාම සාර්ථක ගිහි ප්‍රචිතයක් ගත කළා.

එ් වගේ ම සේතාපන්න ග්‍රාවකයෙක් වූ අනේප්‍රති සිවුතමා ගේ ප්‍රචිතය කොතරම් නම් වාසනාවන්ත විකක් ද? එ් උද්විය

ඉතාම ප්‍රීතිමත් ජීවිත ගත කරපු උදෑවිය. ඔබ මොහොතුකක් මේ ගැනත් හිතලා බලන්න. බුදුරජාණාන් වහන්සේ ජීවත්වෙන කාලේදී සැවැන් නුවර හිටිය කේරී හතක ජනගහනායෙන්, කේරී පහක් ම මාර්ගවල ලැතින්. ඒ හගරය ඒ නිසා ම බොහෝම සුන්දර හගරයක් බවට පත්වුනා. බුදුරජාණාන් වහන්සේගේ ගිහි ග්‍රාවකයන්ගේ ජීවිත සුන්දර වුනේ, සින්ම බය තැති ගැනීමක් නැතිව ඒවාට මූහුණ දුන්න නිස යි. ජීවිතයට වින ගැවලු වලට නො සැරී මූහුණ දෙනවා නම්, වියාගේ ජීවිතේ කොච්චිවර නම් සාර්ථක දී

ඔබ නිවැරදිව තෙරැවන් සරණ ගියෙය්, මේ සියලු සාර්ථකත්වයන් ඔබේ ජීවිතයට වික් කර ගැනීමේ හැකියාව ලැබෙනවා. මේ ගැන ඔබට ම තේරැම් ගන්න පුළුවන් කුමයක් ගැන බුද්‍යම්දන් වදාලු. ඒකට කියන්නේ දහම් කන්ත්‍රාධිය කියල යි.

● මොකක්ද ඒ දහම් කන්ත්‍රාධිය?

අපි කන්ත්‍රාධියකින් කරන්නේ මූහුණ බලන වික නේ. මේ දහම් කන්ත්‍රාධියෙන් කරන්නත් තමන් ගැන සොයා බලන වික. අනුත් ගැන නොයන වික නොවෙයි. දහම් කන්ත්‍රාධිය සම්පූර්ණ වෙන්න කරුණු හතරක් සිනේ. ඒකෙන් පළවෙනි වික තමයි, බුදුරජාණාන් වහන්සේ කෙරෙනි ඇති විශ්වාසය. ඔබට ඔබ සරණ ගිය බුදුරජාණාන් වහන්සේ පිළිබඳව හොඳ විශ්වාසයක් තියෙන්න ඕනෑ. ඒ විශ්වාසය ඇති කරගන්නේ ඒ බුද්‍යම්දන්ගේ අසිරිමත් ගුණ දැන ගෙන ඒවා මූල්‍යතින් ම අදහාගැනීමෙන්. (අප සරණ ගිය ඒ බුද් සම්දන්ගේ අසිරිමත් සම්බුද් ගුණ අවසානයේ දක්වා ඇති.)

මේ බුද් ගුණ වලින් විකක් ගැනවත්, ඔබ අවිශ්වාස කරනවා නම්, දහම් කන්ත්‍රාධිය සම්පූර්ණ වෙන්නේ නැහැ. ඊළගට ඒ බුදුරජාණාන් වහන්සේ විසින් දේශීනා කරන්නට යෙදුන ආශ්‍රිතයමත් ශ්‍රී සඳ්ධරිමයේ ගුණ දැනගෙන ඒ ගුණ මූල්‍යතින් ම විශ්වාස කරන්න ඕනෑ. (ඒ අසිරිමත් සඳහම් ගුණ අවසානයේ දක්වා ඇති.)

ල් වගේ ම, ආර්ය මහා සංකරත්තියේ ගුණ දැනගෙන ඒවා මුළුමතින් ම වශ්වාස කරන්න ඕනෑ. (ල් අසිරිමත් සග ගුණ උ අවසානයේ දක්වා ඇත.) මෙන්න මේ විදිහට ඔබ සරණ ගිය තිසරණයේ අසිරිමත් ගුණ විසි හතර ම හොඳව දැන ගෙන ඒවා මුළුමතින් ම අදහාගන්න ඕනෑ. හතර වෙනි කරුණ තමයි, ඔබ සමාදන් වූ පංච ශීලය ඉතාමත් හොඳින් නිකැලැලුව, සිදුරු හැතිව, පිරසිදු ලෙස ආරක්ෂා කරන්න ඕනෑ. සික තමා දහම් කන්තායිය.

● එතකොට මේ දහම් කන්තායියෙන් බැඳුවා ම අපිට අපි ගැන මොනවද පේන්නේ?

ඔව්... ඒක හොඳ ප්‍රශ්නයක්. අපි මුළුන් ම කතා කපානේ, කාරණා හතරක් සම්පූර්ණ නො විනොත් දහම් කන්තායිය සම්පූර්ණ වෙන්නේ නැහැ කියලා. විය මුළු හදවතින් ම බුදුරජාණාන් වහන්සේව සරණ ගිහින්, මුළු හදවතින් ම ශී සඳ්ධීර්මය සරණ ගිහින්, මුළු හදවතින් ම ග්‍රාවක සගරුවන සරණ ගිහින්, ඉතා හොඳින් අවංකව ශීලය ආරක්ෂා කළෙන්, වියාගේ ඒ කාරණා හතර රිකෙන් රික සම්පූර්ණ වෙනවා.

දහම් කන්තායිය සම්පූර්ණ වූනා ම අපට ඒ තුළින් අපේ ජීවිතය දිනා බලන්න ප්‍රාථමික. බුදුරජාණාන් වහන්සේ වඩාපා, මේ අංග හතර තියෙන කෙනා කවදාවත් නිරෝට, නිර්සන් ලෝකයට භා උෂ්ත ලෝකයට උපතක් කරා යන්නේ නැහැ කියලා. වියාට ඒ කාරණාය ප්‍රත්සක්ෂ වෙනවා. යම් කෙනෙක් බුදුරජාණාන් වහන්සේ ව සරණ ගියෙන් විය අපායේ යන්නේ නැහැ. මේ මිනිස් කය අත්හළ ගමන් ම දිව්‍යම ය කයක් බුද්‍යනවා කියලයි බුදු සම්දුන් වදාලේ.

ල් විතරක් නොවෙයි. පීවිතයේ විවිධ ප්‍රශ්න එදාළු, ඒවාට නො සඳුටු ඉත්ත මේ දහම් කන්තායිය උපකාර වෙනවා. ඇත්තට ම මැරෙන්න පත්‍ර අදිදිදි පවා මේ දහම් කන්තායිය තියෙන කෙනා, ඒ තුළින් තමා සතර අපායේ නො යන බව දැකින නිසා අමුතුවෙන් බිඟ වන්නේ නැහැ. තැති ගන්නේ නැහැ. නො බිඟට ඒ දෙයට මහුණා දීමේ හැකියාව වියාට ලැබෙනවා. ඉතින් ඒ සඳහා මුළු හදවතින් ම තෙරුවන් සරණ ගිය ග්‍රාවකයෙක් බවට පත්වෙන්න ඔබ දක්ෂ වෙන්න ඕනෑ.

● ඉතින් ඒ සඳහා මම පටන් ගන්නේ කොතැනින් ද?

බොහෝම තොදුයි... ඔබට සතර අපායෙන් නිදහස් වෙලා ජීවිතයේ අසරණුකම්න් නිදහස් වෙන්න ඕනෑමක් ඇති වූන හඳුනියි. ඔබ බුදුරජාතාන් වහන්සේ කියන්ගේ කවුද කියලා අවබෝධයෙන් ම අදුනා ගන්න ඕනෑන ඕනෑන බුදුරජාතාන් වහන්සේ ව දැක ගන්න තියෙන්ගේ ඒ බුදු සම්දුන් වැඩු දර්මය තුළින්. ඇත්තට ම ඔබට පෙනෙයි බුදු සම්දුන් ඒ ධර්මය තුළ තවමත් ප්‍රවාන බව. බුදුරජාතාන් වහන්සේ ව අපි හඳුනාගන්ගේ ගුණ වශයෙන්. සම්බුදු හද මධ්‍යාක තියෙන අසිරිමත් සම්බුදු ගුණ ප්‍රමාණ කළ නො හඳුනියි.

එ්ත් බුදුරජාතාන් වහන්සේ තමන් වහන්සේව, පවතින්නා වූ අසිරිමත් ගුණ නවයක් ඇසුරෙන් අපට හඳුන්වා දුන්නා. ඉතින්, අපි මූලිකව ම ඒ ගුණ ඇසුරෙනුයි බුදු සම්දුන්ව හඳුනාගන්ගේ. ඒ ඇසුරින් අපි තුළ ඇතිවන්ගේ අන්ද හක්තියක් නොවෙයි. අපේ ජීවිත තුළ තියෙන අසරණුකමට පිළිකරණක් පතාගෙන අවබෝධයෙන් ම යි අපි බුදු සම්දුන්ව සරණ යන්ගේ. ඒ ගුණ පිළිබඳව හිත පහදින්න ඕනෑන ඕනෑන. ඒ ඇතිවන පැහැදිලිමට කියන්නේ ගුද්ධාව කියලා. ඒක මිනිසේක් විදිහට ඉපදුනු කෙනෙකුට ලැබෙනා වටිනා ම ලාභයක්.

මේ ශ්‍රී සඳ්ධීධ්‍රීමයත්, ග්‍රාවක සගරුවෙනත් අප සරණ යා යුත්තේ ඔය අයුරෙන් ගුණ වශයෙන් හඳුනාගෙන යි. ඒ අද්විතීය වූ ගුණ විකින් වික ඔබ දැනගන්නා විට ඒකාන්තයෙන් ම ඔබේ සිත ඒ පිළිබඳව පහදිවි. ඒ ඇතිවන පැහැදිලි බොහෝම වටිනා දෙයක්. විතතින් තමයි අපට පවත් ගන්න තියෙන්ගේ. (ඒ අසිරිමත් තෙරැවන් ගුණ ඉදිරි පිටු වල දක්වා තිබේ.)

● ඉතින්.... මේක ආරම්භය නම්, දිනින් දිගට ම ධර්ම මාර්ගය තුළ අපි ගමන් කරන්නේ කොහොම ද?

ඔව්... ඒක වැදුගත් ප්‍රක්ෂාපකයක්. ඒ සඳහා ඔබට තවදුරටත් උපකාර කරන්න අපි සුදානම්. ඒ මේ සංසාර ගමන් පවතින හායානක කම අපි දත්තානා නිසයි. දත්ත් රට පුරා ම තියෙන මහමෙවාව හාටා අසුළු මගින් ඒ පිළිබඳව ඔබට උනුවත්

කරනවා. බුදු සම්ඳුන් වඳාල පිරිසිදු ධර්මය කිසිම අධ්‍යාවකියකින් තොරව, ඒ අයුරින් ම කියාදෙමින් ඔබට මග පෙන්වන්නට අපට ප්‍රතිච්‍රිත්වන්.

එ් නිසා ම, රටේ ප්‍රධාන හරර ආශ්‍රිතව භාවනා වැඩසටහන් රෝසක් ම මේ වන විටන් ක්‍රියාත්මකයි. අපගේ ගුරු දේවෝත්තම ප්‍රාග්ධනාද කිරීඩාගොඩ කුදානුහන්ද ස්වාමීන් වහන්සේ මෙවන් වූ වැඩපිළුවෙලක් ඇති කළේ, දුක්ඩිත සංසාර ගමනකට කොටු වෙලු ඉහ්න අප්‍රව මේ දුක්ඩිත ඉරණමෙන් ගෙවා ගැනීම සඳහා ම යි. මෙතෙක් කළේ පාලි භාෂාවෙන් ම තිබූ පිරිසිදු බුද්ධ වචනය අඩු කාටන් වැටහෙන අයුරින් ඉතාමත් තිරවුම්ව, සරල සිංහලයට පරිවර්තනය කිරීම ට උන්වනන්සේ කටයුතු කළේ ඒ නිසා ම යි.

කොහොම වුනත් මේ වන විට ඒ පිරිසිදු බුද්ධ වචනය ඒ අයුරින් ම ඔබට ලබා දෙන්න මහමෙවිනාව භාවනා අසපු සංවිතය සූදානම්. ඔබට දහම් මගේ ඉදිරියට ගමන් කරන්නට අවශ්‍ය දහම් දැනුම ලබා දීම පිණිස, මහමෙවිනාව සඳහම් ප්‍රකාශන මගින් දහම් දැනුම පොත් පත්, කැසට් පට, සංයුත්ත තැරේ, MP3 ආදි මෙවලම් රාජීයක් මේ වන විටන් තිබුන් කොට තිබෙනවා. දිවයිනේ සින්නම මහමෙවිනාව භාවනා අසපුවක් මුළුකොට ගෙන ඔබට අවශ්‍ය දහම් දැනුම ලබා ගත හැකියි. මේ වන විට අසපු සංවිතය මගින් පවත්වාගෙන යන gautamabuddha.org සහ mahamevna.org යන වෙබ් අඩවි ඇසුරු කරගනීමින් අන්තර්ජාලය හරහාත් ඔබට අප හා වික්විය හැකියි. asapuwa1@sltnet.lk යන විද්‍යුත් තැපෑල් ලිපිනයෙනුත් ඔබට අවශ්‍ය දහම් ගැටෙමු වෙත විසඟුම් ලබා ගත හැකිය.

දුර්ලහව ලැබෙනා මිතිස් දිවියකට බුදු සසුනක් හමුවන්නේ ඉතාමත් ම ක්‍රානුතරින් බව අපගේ බුදු සම්ඳුන් වඳාලා. ඒ නිසා, අපගේ ගාස්තා වූ ගොතම බුදු සම්ඳුන් වඳාල ඒ අමා ධර්මය ගුවනුය කොට, මේ අසිරීමත් ගොතම බුදු සසුන් සැබැං ම රු කවරණය පිළිතයට ප්‍රාගා කරගැනීමට අසි අන්වැල් බැඳ ගනිමු. ගොතම බුදු සම්ඳුන්ට අනුව ම පාද තබනා සුන්දර හදුවන් ඇති ගාවක දුරුවන් බවට පත් වී වාසනාවන්ත පිළිතයක් ඇති කර ගැනීමට දැන්වන් ඇවිත් කර ගනිමු.

මුද රජාණන වත්තනයේ ගේ අසිරීමත කට්ටු ගුණ

අප සරණ ගිය භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ මෙලෙව පහළ වූ ආස්ථියටත් ම මත්‍යාංශය යි. මේ මුළු ලේකයේ ම යථා ස්වභාවය ඒ ආකාරයෙන් ම අවබෝධ කර ගන්නට බුදු සම්ඳුන්ට හැකියාව ලැබුණු. සාරාසිංහය කළේ ලක්ෂණය් පුරාවට ම පිරි පාරුම් බිඟ ඒ උතුම් මුතිලුණුන් පසුපස තිබුණු. දස දහසක් ලේක බාතුව ම කම්පා කරවමින් අපගේ බුදු සම්ඳුන් ඒ අනුත්තර අමා මහ නිවන සාක්ෂාත් කළ විට, මේ මුළු මහත් ලේකයට ම සැයැවී තිබුණු නව මාවතක් ව්‍යවර වුණු. ඒ සනාතන විමුක්තියේ මාවත යි.

අවිද්‍යා තිමිර පටල සිද බිඟ දමා ලොවේ උතුම් ම මත්‍යාංශය බවට පත් වූ ඒ බුදු සම්ඳුන් අන්තර වූ ගුණ සම්බුද්‍යකින් යුත්තව වැඩි සිටිය). ඒ බුදු සම්ඳුන් කිසිම විටෙක බාහිර රැප ඔස්සේ තමන් වහන්සේව ග්‍රාවකයන්ට ස්ථිර කළේ නැහැ. ඒ අන්තර වූ අසිරීමත් සම්බුදු ගුණ සියල්ල ම දුරාගන්න තරම් අපේ සිත් ප්‍රංශී වැඩි යි. ඒ තිසා, උන්වහන්සේ තමන් වහන්සේව ලේක වාසීන්ට හඳුන්වා දුන්නේ අසිරීමත් ගුණ නවයක් ඔස්සේ යි.

ඒ අසිරීමත් ගුණ නවය මේ ලේකයේ සම්බුදු රජාණන් වහන්සේ නමක් තුළ හැර, වෙනත් කිසිම අයෙකු තුළ පිහිටන්නේ නැහැ. ඒ තිසයි, භාග්‍යවතුන් වහන්සේට අසමස්ම කියලා කියන්නේ. විදා විතරක් නොවෙයි, අදවත් මේ ලේකයේ ඉපදෙන පින්බර මිනිසුන්ට ඒ බුදු සම්ඳුන්ට මේ අසිරීමත් ගුණ නවය ඔස්සේ දැක බැලා ගත හැකියි. ඒ අසිරීමත් බුදු ගුණ තුළ උන්වහන්සේ තවමත් පිවමාත යි. අපිත් ඒ මහා පුණුස ලක්ෂණයන්ගෙන් යුත් ගුණ සයුරාණන් වහන්සේව සිත් පුරා දැක ගතිමු.

අත ගේ බුදු කම්ඩ්‍ය ගේ අරක්ම යුණය

බුදු රජාත්‍යන් වහන්සේ සියලු කෙලෙසුන්ගෙන් නිදහස් වී වදාලා. ‘කෙලෙස්’ කියල කියන්නේ හිත කෙලෙසන දේවල් වලට යි. සිත කෙලෙසන දේවල් වලින් නිදහස් වූ සිත තමයි ඉතාමත් ම පිරිසිදු නිකැපැල් සිත බවට පත්වන්නේ. සිත කෙලෙසන දේවල් තුනක් මුළුක්ව ම අපට හඳුනාගන්න පුළුවන්. එචා තමයි, රාගයන්, ද්වේෂයන්, මෝහයන්. මේ සිත පිරිසිදු කරන දේවල් තුනෙන් ම බුදු සම්ඳුන් පර්පුර්ණ වශයෙන් ම නිදහස් වී වදාලා.

‘රාගය’ කියල කියන්නේ විවිධ දේවල් වලට සිත ඇදිලා යන ගතිය. ඇඟ්‍රම් කරන ගතිය. අපි මේ ඉපදිලා ගතවුනු කාලය තුළ මොනතරම් නම් දේවල් වලට ඇඟ්‍රම් කළ දු? ඒ නිසා ම, මොනතරම් නම් දේවල් පස්සේ හති දම දමා දිවිව දු? නමුත්, බුදු සම්ඳුන් රාගය සම්පුර්ණයෙන් ම ප්‍රහාතාය කළා. සම්බුදු රජාත්‍යන් වහන්සේ ගේ නෙත් සගල හරිම සුන්දර යි. මේ ලේකයේ තිබුණු ලක්ෂන ම ඇස් දෙක තිබුණේ උන්වහන්සේට යි. අපි ඒ නෙත් වලට කියනවා අනිනිල නෙත් කියලා. ඒ කියන්නේ, ඉතාමත් සුන්දර නිල්පාට ඇස් දෙකක් තමයි උන්වහන්සේට තිබුණු. ඒ ඇස් දෙකෙන් බුදු සම්ඳුන් දුටුවේ මේ ලේකය විතරක් නොවෙයි.

මිනිස් ඇස ඉක්මවා ගිය පිරිසිදු දිවිස ඉතාම නොදින් උපදිවාගෙන තිබුණා නිසා, අපගේ ගාස්තුන් වහන්සේට විවිධාකාරයේ දිව්‍යලේක, බුහුම ලේක ආදියන්, එචායේ උපන් දෙවිවරයේ ඉතාමත් ඉහළ සැප සම්පත් විදිනා අයුරුත් දෙක ගන්න ලැබුණා. නමුත්, සම්බුදු සම්ඳුන්ගේ ඒ අසිරිමත් බුදු සිතේ ඒ කිසිම දෙයකට ඇල්මක් ඇති වුන් තහඹ. ඒකට හේතුව, බුදු සම්ඳුන් රාගය හැවත කිසිදුක ඇති නොවෙන අයුරින් මුළුමනින් ම නැති කොට තිබිම යි.

දූෂිණිව් තලයේ පරිසරය ඉතාමත් කටුක යි. දූෂිලි පිරින මංමාවත් පසු කරමින් මහා අනුකම්පාවක් උපදිවාගෙන, බුදු සම්ඳුන් ගමින් ගමට වැඩියේ පාවහන් පැලදුගෙන නොවේ යි. පැඩු සිගා ගෙයින් ගෙට වැඩිම කරදුදී, ප්‍රත් සඳ මධිලක් තමන් ගේ නිවසට පැමිණුනා හා සමානව ඒ මිනිසුන්ට දැනෙන්නර ඇති. ඒ නිසා ම,

තමන්ට හැකි පමණින් බාහාය පිළිගන්නවලා, ඒ මිනිසුන් මහත් වූ පුණාජ ධර්මයන් රෝස් කරගත්තා. නමුත්, අසරතා මිනිසුන් සිටිය මංමාවත් වල දී ද්‍රව්‍යය ම ලැබුනේ ඉතාමත් ස්විච්ප ආහාර ප්‍රමාණයක්. ඇතැම් විට, රජ ගෙදර දී ප්‍රතිත ආහාර පාන පාත්‍රය පුරාවට ලැබුණා. නමුත්, ඒ කිසිදෙශයින් සම්බුදු සිතේ අමුණ ගෙටීමක්වත් ඇඳුමක්වත් ඇති වුණේ තහැ. අසිරීමත් සම්බුදු සම්දුන් ගේ සුන්දර ගුණ කඩ හඳුනා ගන්නට අපොහොසත් වූ, පාවිකාර මිනිසුන් මෙකල වගේ ම වැඩ ත් සිටිය. ඒ පාවිකාර මිනිසුන් තමන් ගේ පාඨී අදහස් ඉටුකර ගන්නට බුදු සම්දුන්ට විවිධාකාරයෙන් කරදර කරන්නට පටන් ගත්තා. ඒත්, ඒ කිසි කෙනෙකුට බුදු සම්දුන් ගේ සිතේ තරඟවක්, ද්වේෂයක් උපද්‍රවන්ට නො හැකි වුණා. ඒ කරදර කමිකටොල් සියලුළු ම පාහේ අනන්ත පාරමී බලයකින් යුතු බුදු සම්දුන් ඉදිරියේ දී, තිරු දුටු පිණි බිඳු වගේ නො පෙනී ගිය. ඒ සම්බුදු හඳ මත්‍රිත් ගලා ගියේ අප්‍රමාණ මෙම්ටුයක්. ඒ මෙත් කැන් දහරා, මුළු මහත් තුන් ලොවේ ම සුවහසක් දුකින් පෙළෙනා හඳවත් සහනාලුම්න් ඇදී ගියේ අප්‍රමාණ ගාන්තියක් කැන්ද්‍රවම්නු යි. ඒකට හේතුව, බුදු සම්දුන් ද්වේෂය මුළුමන් ම ප්‍රහාණය කොට තිබීම යි.

මේ රෝකයේ හැමෝම වගේ ජ්‍යෙෂ්ඨ වෙන්නේ, මේ රෝකයට ම මුලා වූ සිතිනු යි. තමන් මුලා වූ බව බොහෝ දෙනෙකුට නො තේරේන්නේ, ඒ මුලාව ඒ තරමට ම ප්‍රබල නිස යි. මේ රෘටෙන ගතිය නිසා ම යි, අපි මේ දුක්ඩිත සංසාර ගමනට තවමත් ඇඳුම් කරන්නේ. ඒ රෘටෙන ස්වහාවයට කියන්නේ මෝහය කියල යි. අපගේ බුදු සම්දුන් මේ ලෞකයේ ඇත්ත ස්වහාව තමා තුළින් ම දැක ගත් උත්තමයන් වහන්සේ යි. උන්වහන්සේ මෝහය සම්පූර්ණයෙන් ම දුරු කළ. විද්‍යාව උපද්‍රව ගත්තා. ඒ නිසා මෝහය නිසා ඇති වන කෙලෙස් සියල්ලමත් බුදු සම්දුන්ට ප්‍රතින් යි. ඒ ගාන්ති නායකයන් වහන්සේ දිවි ගෙවවේ මුලාව දුරු වුණ සිතින්.

මේ අයුරන් සියලු ම ආකාරයේ සිත කෙලෙසන දේවල් වහින් බුදු රජාණන් වහන්සේ නිදහස් වී වෘළා. රහස්‍යන්ට පට් කලේ නැහැ. සියලු ම කුසල් දහම් උපද්‍රව ගත්තා. ඒ නිසා ම, ඇස්,

කණා, නාසය, දීවි, කය හා මනස කියන මෙවට තිබෙන අඟ්ලමත්, ගැටෙනා ගතියත්, රුවටෙන බවත් මුළුමතින් ම දුරට කළා. මේ නිසා ම තමයි බුදු සම්දුන් සියලු දෙවි මිනිසුන් ගේ සියලු ම ආකාරයේ ආම්ස පූජා, ප්‍රතිපත්ති පූජා ලැබීමට සුදුසු වන්නේ.

මෙවන් වූ සුන්දර නිකෙලෙක් දීවි පෙවෙතක් ගත කළ නිසා අපේ බුදු සම්දුන් අරහං නම් වූ ගුණයෙන් යුත්තයි කියලා හිත පහදවා ගන්න සිනෝ. මෙවන් අසිරිමත් වූ පිවිතුරු දීවියක් ගත කළ සම්බුදු රජාණන් වහන්සේව අපි මුළු හදුවතින් ම සරණ ගමු.

අත ගේ බුදු කම්පුනු ගේ කම්මිතා කම්බුද්ධ ගුණය

මේ ලේකයේ පවතින යථාර්ථය නම්, වතුරාර්ය සත්‍යය යි. ලේකයේ ක්වුරුවත් දැනගෙන සිටියෙ නැති, සකම කාලයක දී ම ලේකය තුළ පවතින මේ සනාතන සත්‍යයන් අවබෝධ කර ගත්තේ, බුදු රජාණන් වහන්සේ විසිනු යි. සැගවිලා තිබුණු වටහා නිධානයක් මත කර ගත්තවා වගේ, මේ අසිරිමත් ධර්මය සම්බුදු සිතා තුළ මෝදු වුනා. බුදු සම්දුන් මේ ධර්මය අවබෝධ කළේ, කාගෙන්වත් අහලා තොවයි. සම්පුර්ණයෙන් ම, ගුරු උපදේශ රජිත ව යි. ජ්‍යෙෂ්ඨයේ ඇත්ත ගැන දුන්න කෙනෙක්, එ් කාලයේ මේ ලේක බාතුවේ පහළ වෙලා සිටියේ නැහැ. එ් නිසා, බුදු සම්දුන් මේ වතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කළේ තමා තුළින් ම යි. කිසිදු ගුරු උපදේශයකින් තොරව යි.

එ් වතුරාර්ය සත්‍යය ධර්මය මෙසේ යි.

01. කිසිදාක වෙනස් තො වන සත්‍යයක් ලෙස ලොව තුළ පවතින, අවබෝධ කළ යුතු වූ දුක නම් වූ ස්වහාරය
02. කිසිදාක වෙනස් තො වන සත්‍යයක් ලෙස ලොව තුළ පවතින, ප්‍රහාණය කළ යුතු එ් දුකේ හට ගැනීම
03. කිසිදාක වෙනස් තො වන සත්‍යයක් ලෙස ලොව තුළ පවතින, සාක්ෂාත් කළ යුතු දුකේ නිරද්ධ වීම නම් වූ අමා මහ නිවන
04. කිසිදාක වෙනස් තො වන සත්‍යයක් ලෙස ලොව තුළ

පවතින, පුගුණ කළ යුතු වූ දුක නිරද්ධී වන ප්‍රතිපථාව

මෙන්න මේ සහාතන සත්‍යයන් හතරට තමයි වතුරාර්ය සත්‍යය කියලා කියන්නේ. සත්‍ය කුතු, කාත්‍ය කුතු, කාත කුතු වශයෙන් පරිවර්ත තුනකින් යුතුව ආකාර ලැබුපෙසකින් ඒ වතුරාර්ය සත්‍යය ධර්මය, කිසිදු උපකාරයකින් තොරව අවබෝධ කළේ බුදුරජානාන් වහන්සේ යි. උන්වහන්සේ අවබෝධ කළේ, කිසිදු පොතක පතක තිබුන දෙයක් තොවෙයි. අධිකාත්මයේ තමා තුළ ම උපදාව ගත් කුතු දුර්ගනයන් අසුරෙනු යි, බුදු සම්බුද්ධන් මේ අසිර්මත් දහම කිසි ම ආකාරයක ගුරු උපදේශයක් නැතිව ම අවබෝධ කළේ. සැබුවින් ම බේරු රැකක් යට වැඩ තිබුම් ප්‍රත්‍යාග්‍ය රාත්‍රියක දී, මේ කළ සොයා ගැනීම අසිර්මත් විකක්. මේ අයුරින් සම්බුදු සිතක මේදු වූ, ආර්යය වූ පර්යේෂණයේ අවසන් ප්‍රතිව්‍යාප තමයි, සියලු දුකින් මූල්‍යනින් ම කිදහස් වූ ගොතම නම් වූ සම්මා සම්බුදුරජානාන් වහන්සේ ව ලොවට දායාද වීම. ඉතින්, මේ නිසා තමයි බුදු සම්බුද්ධන් ට සම්මා සම්බුද්ධ කියල කියන්නේ. ඒ ප්‍රතිබිඳවු අප සිත පහදාව ගනිමු. සම්මා සම්බුද්ධ වූ අසිර්මත් මූල්‍යවරයන් වහන්සේ ව මූල්‍ය හඳුවනින් ම සරණ යමු.

අත ගේ බුදු කම්ලුන් ගේ විස්තරණ කම්තනා ගුණය

වි බුදු සම්බුද්ධන්, අම්ධී විද්‍යාවන්ගෙනුත් පසලෙස් වරණ ධර්මයන්ගෙනුත් යුත්ත යි. තමන් වහන්සේ යමක් අවබෝධ කළා නම්, වියට ගැලපෙන අයුරින් ම යි ප්‍රවිත්තය ගත කළේ. අවබෝධයට අනුව ම හැසිරෙන ඇය මේ ලේකයේ ගොඩක් දුර්ලහ යි. අද බොහෝ දෙනා හැසිරෙන්නේ අවබෝධයක ට අනුව නො වෙයි.

- අප ගේ බුදුරජානාන් වහන්සේ ට පෙර ප්‍රවිත දැකීමේ හැකියාව තිබුණා. (ප්‍රබෑඩි තිවාසාහුස්සති කුතුනාය)
- සියලු ලේක සන්වයන් වූත වන ආකාරයන්, උපදින ආකාරයත් දැකීමේ හැකියාව තිබුණා. (වුතුපළාත කුතුනාය)
- ඒ බුදු සම්බුද්ධන්, දුර තිබෙන දේත්, පැහ තිබෙන දේත් බාධාවකින් තොරව දැකීමේ හැකියාවන් යුත්ත යි. (දැඩිබෑවක්ව කුතුනාය)

- ඔහු සිහිසම දුරක තිබෙන ගබඳත්, පැග තිබෙන ගබඳත් බාධාවකින් තොරව ඇසීමේ හැකියාවෙන් යුත්ත යි. (දිඩ්බසෝත කුණුණය)
- දෙවි මිනිස් ආදි සියලු සත්වයන් ගේ, සිත් වල ස්වභාවය දැකීමේ හැකියාවෙන් යුත්ත යි. (පරවිත්ත විෂ්ඨන කුණුණය)
- දෙවි මිනිස් සියලු සත්වයන් ගේ, සිත් තුළ වූ කෙපෙස් සැගෙලී පවතින ආකාරය දැකීමේ හැකියාව උපදාවා ගත්තා. (ආසයනුකාය කුණුණය)
- දෙවි මිනිස් සියලු සත්වයන් තුළ, මේ සුන්දර ධර්මය අවබෝධ කිරීමේ කුසලතාවය තිබෙන ආකාරයත්, නො තිබෙන ආකාරයත් දැකීමේ හැකියාවෙන් යුත්ත යි. (ඉන්දියපරෝපරියත්ති කුණුණය)
- තමන් වහන්සේ තුළ පැවති සියලු ආකාරයේ ආක්‍ර්‍යයන් මුළුමතින් ම ප්‍රහාණුය කිරීම සිදු කොට වදාලා. (ආසවක්ඛය කුණුණය)
- එ් වගේ ම, අනසින් ගමන් කිරීමේ හැකියාව, ජලයේ සක්මන් කිරීමේ හැකියාව, පොලවේ කිමිදි වෙනත් තැනකින් මත වීමේ හැකියාව, සියල්ල විනිවිද නො පෙනී ගමන් කිරීමේ හැකියාව ආදි කොට ඇති අනත්ත සාද්ධී ප්‍රාතිභාශ්‍යය පැමේ හැකියාවෙන් යුත්ත වූවා. (සාද්ධීවිධ කුණුණය)

මේ ආදි කොට ඇති විවිධාකාර කුණුණ ද්‍රාශනයන් රෙසක් ම සම්බුදු හදු මධ්‍ය තුළ ඉපදෙනේ නිරායාසයෙන් ම යි. මෙවන් වූ අනත්ත කුණුණයන්ගේ සමන්වත වූ බුදු සම්ඳුන්, එ් කුණුණයන්ට අනුව ම තම පීවිතය ගත කළා. සොදුරු විරත් ධර්මයන්ගෙන් යුතු වූනා.

එ් බුදු රජාණාන් වහන්සේ ගේ වචන ඉතාමත් මිශිර යි. බොරුවෙන් තොර යි. කේපාම් කිමෙන් තොර යි. පරැශ වචන වලින් තොර යි. තුවනුස පාදා දෙන ස්වභාවයෙන් යුත්ත යි. අර්ථ

ඉහත වූ හිස් ප්‍රලාජ ඒ සම්බුද්ධ වචනය තුළ නිඩුණේ හැහැ. කෙලෙස් සංකීර්තාවාලන, සමාධිය ඇති කරවන, මට සිල්වු, කණට ප්‍රය උපද්‍වත්තා වූ ස්වභාවයෙන් ම යුතු වචන නිරන්තරයෙන් ම සම්බුද්ධ මුව මබලින් පිටතියේ, හිස් වා තලය ම සුවද්‍වත් කරවමිනු යි.

මහා කරුණාඛර වූ බුද්ධ සම්බුද්ධ කිසිවෙකුටවත් ගාප කළේ හැහැ. දැඩිවම් කළේ හැහැ. අව්‍යුතු දුන්හේ හැහැ. විවත් වූ පාඕ හැසිරුම් නිඩෙන්හේ කෙලෙස් සහිත ආය තුළ යි. නිකෙලෙස් වූ සම්බුද්ධ සම්බුද්ධ සියලු ම ආකාරයේ තිංසා වලින් දුරට වූ, අභ්‍යන්තරයා පැවැත්මෙන් දුරට වූ, මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් දුරට වූ, මිතකා ආසිවයෙන් දුරට වූ පරම පාරුඡුද්ධ ද්‍රව්‍යක් ගත කළා.

මෙතුළු සහගතව ම කය හැසිර වූ, වචනය හැසිර වූ, සිත හැසිර වූ ඒ බුද්ධ සම්බුද්ධ, අවබෝධයට ගැලපෙන ලෙසට ම පිළිතය ගත කළ බව අප කටුරුත් දැන්නවා. ඒ නිසා, අප ගේ බුද්ධ සම්බුද්ධ ගේ ඒ විෂ්ඨාචරණ සම්පත්ත නම් වූ අසිරුමත් සම්බුද්ධ ගුණය පිළිබඳව සින පහදා ගතිමු. මේ සම්බුද්ධ ගණ මේ ලේඛයේ පහල වූ, කිසිම අනු ගාස්තුස් වහන්සේ නමක් තුළ දැකිය නො හැකියි. මෙවන් වූ අසිරුමත් හැකියාවලින්, ස්කාතායන්ගෙන් හා දිව්‍යාචාරෙන්මෙන් යුතු වූ වෙනත් ගාස්තුස් වහන්සේ නමක් පිළිබඳ ව ඔබ අසා නො නිඩෙනවාට කිසිදු සැකයක් හැහැ. ඒ නිසා විෂ්ඨාචරණ සම්පත්ත වූ බුද්ධ සම්බුද්ධ ව මුළු හදවතින් ම සරණ යුම්.

අත ගේ බුද්ධ කම්පුන් ගේ ක්‍රියා ගුණාය

එ් භාග්‍යවතුන් වහන්සේ සුන්දර මාර්ගයක ගමන් කොට පරම සුන්දර වූ අමා මහ නිවහට පැමිණා වදාලා. රාග, ද්වේෂ, මේනාදී කෙලෙසුන් දුරට කිරීම පිණිස පවතින්නා වූ, සිල, සමාධි, ප්‍රජාවෙන් යුක්ත වූ, මුළුමතින් ම සුන්දර වූ නිකෙලෙස් ද්‍රව්‍යක් කරා ගෙන යන්නා වූ ආර්ය අෂ්ධාංගික මාර්ගය සොයා ගත්තේ, සම්බුද්ධ සම්බුද්ධ විසින් ම දි. විම නිකුලැලු මාර්ගයේ ගමන් කොට, හැම අතින් ම විසිනුරු වූ අමා මහ නිවහ සාක්ෂාත් කළ නිසා ම භාග්‍යවතුන් වහන්සේ ව, ‘සුන්දර මාර්ගයක ගමන් කළ කොට’

(සුගත) කියල හඳුන්වනව. ඒ සුන්දර ගති අති සුගතයන් වහන්සේ ව අපි මුළු හඳුවතින් ම සරණ යමු.

අත ගේ ත්‍රිඛ කම්ඩන ගේ ලෝකවිද ගුණය

මේ ලෝක බාහුව තුළ කිසිදු රහස්‍යක් නො නිබෙන තරමට ම තම සිත දියුණු කරන්නට බූද සම්ඩන් ව හැකි වුණා. කෙපෙස් සහිත විද්‍යායුයන් තවමත් මේ ලෝකය පිළිබඳවත්, මේ ලෝකයෙන් වහා දේ පිළිබඳවත් පරික්ෂණ පවත්වමින් සොයා බලන්නේ, ඒ පිළිබඳව ඒ උදවිය නො දැන්නා නිස යි. ඒ පිළිබඳව දැන්නා අයෙකුට, අමුතුවෙන් නිරික්ෂණ අවශ්‍ය වන්නේ නැහැ. ත්‍රිඛරාජාන් වහන්සේ මේ ලෝකය පමණක් නොව, විශ්වය පුරාවට විසිර පවතින සියලු ලෝක අවබේද කළ.

ඒ ලෝක වල ස්වභාවය විතරක් නො වෙයි, ඒ ලෝක වල උපතට හේතුවත්, ඒ ලෝක වලින් නිදහස් වන ආකාරයත්, අවබේද කරන් ඇප ගේ ගාස්තාන් වහන්සේ ඒ සියලු ලෝකයන් ගෙන් නිදහස් වී වදාලා. සඳහට ම නිදහස් වුණා. බූහ්ම ලෝක, දිව්‍ය ලෝක, මිතිස් ලෝකය, ප්‍රේත ලෝක, තිරිසන් ලෝකය, නිරය ආදී ලෝකයන් පිළිබඳ ව පරිපූර්ණ අවබේදයක් ඒ සම්බූද සිත තුළ ඉපදී තිබුණා.

ඒ සියලු ලෝකයන් පිළිබඳ ව වූ සියලු රහස් හෙළි කළ සුගත වූ ගෘස්තාන් වහන්සේ ගේ ලෝකවිද ගුණය පිළිබඳ ව සිත පහදාවා ගනිමු. ඒ ලෝකවිද වූ මුනිරජානාන් වහන්සේ ව ආදරයෙන් සරණ යමු.

අත ගේ ත්‍රිඛ කම්ඩන ගේ අනුතතරේ ප්‍රකෑශම්‍රී කාර්යී ගුණය

ලෝකයේ කවදාත් අකිකරු ඇය ඉන්නව. ඒ මේ ලෝකයේ විතරක් නොවෙයි, කෙපෙස් සහිත වූ සැම ලෝකයක් ම අකිකරු ඇයගෙන් නම් අඩුවක් නැහැ. භාග්‍යවතුන් වහන්සේ ඒ කාලයේ සිටි බොහෝ අකිකරු දෙවියන් වත්, මිනිසුන් වත් අල්ප මාත්‍රයක නිංසාවතින් නොරව, පීඩාවතින් නොරව දුමනය කොට වදාලා.

අසිරිමත් සම්බුදු බලයෙන් දමනය වූ ඒ සියලු දෙනා ම ලෝකය ම ලස්සන කළ සූන්දර වරිත බවට පත්වුණු. බොහෝ දෙනෙක් මේ දහම් මගේ හික්මලා සියලු දුකින් තිදහස් වුණු.

ඒ බුදු සම්බුද්‍යන් දුසීල්වතුන් සිල්වත් කළා. අකිකරු උද්ධිය කිකරු උද්ධිය බවට පත් කළා. නපුරු උද්ධිය දායාවන්තයින් බවට පත් කළා. මසුරු අය එහිතයින් බවට පත් කළා. තුවනු හැති අය ප්‍රයුවන්තයින් බවට පත් කළා. සසර දකට වැරී සිටි අසරු සත්වයන්ට වියින් නිදහස් වී ඇමා නිවන කරා යැමට මග පෙන්වා වදාලා. බුදු සම්බුද්‍යන් විසේ දමනය කලේ අවී ආයුධ භාවිතා කොට නොවේ. ඒ සඳහා කිසිම විවක ද කිසිවෙකුට වත් ගාප කලේ වත්, අව්‍යු දුන්නේ වත්, දඩුවම් කලේ වත් හැඟැ. ඒ සියල්ල සිදු කලේ අප්‍රමාණ කරණුවකින් යුතුව පරම අවිහිංසාවෙන් ම දි. ඒ සඳහා වෙන කිසිවෙකුට වත් හැති තරමට දියුණු වූ අප්‍රේව හැකියාවල් තුනක් බුදු සම්බුද්‍යන් තුළ පිහිටා තිබුණු.

ඒවා නම්,

1. අහසින් ගමන් කිරීම, ජලයේ සක්මන් කිරීම ආදි මිනිස් ස්වභාවය ඉක්මවා ගිය විස්මිත හැකියාවල් රෝකින් යුතු සාද්ධි ප්‍රාතිභාරිය ය.
2. අනුන් ගේ සින් සතන් කියවා බලා දහම් දෙසීම නම් වූ ආදේශනා ප්‍රාතිභාරිය ය.
3. ශ්‍රී සද්ධිර්මය ම විස්තර වශයෙන් මනාකොට දේශනා කිරීම නම් වූ අනුගාසනා ප්‍රාතිභාරිය ය.

මේ ආදි වූ විස්මිත හැකියාවල් බුදු සම්බුද්‍යන් සතු වුවත් උන්වහන්සේ වඩාත් ම අගය කලේ අනුගාසනා ප්‍රාතිභාරිය යි. මේ අයුරින් දමනය වූ අය අතර අංගුලිමාල, උරුවෙල් කාශ්‍යප, ආලවක යක්ෂය සහ නළාගිරි ඇතා ආදින් ප්‍රධාන යි. නමුත්, අදවත් බුදු සම්බුද්‍යන් ගේ ඒ අසිරිමත් ශ්‍රී සද්ධිර්මය ගුවණය කරනා සූචිතයක් පිරිසක් දුසීල්වත්කම් අන්හැර සිල්වත් වෙන හැටි සැබැවින් ම අසිරිමත්. විනම්, අදවත් ඒ අසිරිමත් පුර්සදුම්ම සාරවී ගුණය මේ ලෙව තුළ විද්‍යාමාන යි.

මොහොතක් සිතා බලන්න. බුදු සම්ඳුන් නිසා ප්‍රාණාකාතය අත්හළ ආය නිසා, ලෝකයේ කී දැහසක් නම් සත්වයන් අදත් සුව සේ පිටතේ වෙනවා දී? කොපමණක් නම් සත්ව පිරසක් පිටත දානය බෙඩනවා දී? තෙරැවන් සරණ ගිය බෙඳ්දියන් අතින්, දියේ වැට් පණ අදිනා කුරා කුහුමූවගේ සිට සුවහසක් ප්‍රාණීන්ට පිටතය දානය ලැබේම සබඳවෙන් ම බුදු සම්ඳුන්ගේ ම අසිරිය මිස වෙන කුමක් දී? මෙතරම් තොදින් අප ව දුමනය කළ අනුත්තර පුරුස්දම්ම සාරථී වූ ඒ බුදු රජාණන් වහන්සේට නමස්කාර වෙව!

අත ගේ බුදු කම්ලදුන ගේ සත්ව දේවමනුස්කානං ගුණය

මිනිසුන් ලෙස මෙලොව උපන් අප මිනිස් ලොවට පැමිණියේ කොහි සිට දැ යි නො දැන්නෙමු. විමෙන් ම, මේ මිනිස් ලොවෙන් සමුගෙන යන විට, ඒ යන තැන පිළිබඳ ව ද නො දැන්නෙමු. අන්ධියින් සේ ආ මග නො දැන, යන මග නො දැන දුක්ඛිත සංසාර ගමනක් ගමන් කරනා අප වැනි මිනිසුන්ටත්, දෙවි ලෙව දෙවියන්ටත්, මේ නො නවතින ගමන පිළිබඳව අනුකම්පාවෙන් කරනු පහත දුන්නේ, බුදු රජාණන් වහන්සේ ම ය.

සංසාර දුකින් ඒවා විශ්මින් දුක්ඛිත ගමනක යන අපට ඒ ගමන නවතන මග පෙන්වා දෙන්නේ ඒ බුදු සම්ඳුන් ය. ඒ නිසා ම සාරපුත්ත, මොග්ගලුව ආදි පින්වත් මහරහතන් වහන්සේලා සුවහසක් මේ ලේ ලේ තුරයේ බිජ විය. මිනිසුන් මෙන් ම දෙවියන් විශාල ප්‍රමාණයක් ද, මේ දිවියේ යටි ස්වභාවය අවබෝධ කළේ ය. තවිනිසා දෙවි ලොව පෘත්‍රසිංහ නම් ගාන්ධිරව දිව්‍ය පුත්‍රය ගේ පටන් සක් දෙවි රජු දැක්වා ත්, අනෙකුත් දිව්‍ය ලෝක වල බොහෝ දෙවිවරැත්, සුද්ධිවාස බුහ්ම ලෝක වල සහනත් කුමාර ආදි මහා බුහ්ම රාජයනුත්, මුළු හදවතින් ම සරණ ගියේ ඒ භාග්‍යවතුන් වහන්සේව යි.

විවන් වූ ගුණ රසකින් යුත්, දෙවි මිනිසුන් ගේ වික ම ගැලුම්කරුවා වූ, වික ම මග පෙන්වන්නා වූ සම්බුදු සම්ඳුන් පිළිබඳ ව සිත පහදවා ගනිමු. ඒ අසිරිමත් සම්බුදු පෙළහරට වික් වී අප ගේ ගාස්තා වූ සම්බුදු සම්ඳුන් සරණ යම්.

ඇත ගේ ඉද කම්පුන ගේ අකිරමන මූද්‍රා ගණය

තමන් වහන්සේ අවබෝධ කරගත් ඒ අකිරමන් වූ ධර්මය, මනා කොට දේශනා කිරීමේ හැකියාව ඉද සම්දාතාන් සතු විය. සැබඳවෙන් ම, ඒ හැකියාව අකිරමන් ය. මේ වතුරාර්ය සත්‍යය ධර්මය ම විවිධාකාරයට බෙදා දක්වමින්, ව්‍යුහ කරමින් දේශනා කළ සැටි සැබඳවෙන් ම අකිරමන් ය. ලෝකයේ බොහෝ දෙනාට විවිධ දේ පිළිබඳ ව යම් දැනුමක් අත්ත, එවා ඒ අයුරන් ම කිය දීමේ හැකියාව නැත්තේ ය. නමුත්, සියලුම දත් ඉද සම්පුන් වියෙන් අපට අවශ්‍ය කොටස මනා කොට බෙදා දක්වමින්, ව්‍යුහ කරමින්, පැහැදිලි වචන වලින්, පැහැදිලි අර්ථ වලින් පිරිසිදු නිවන් මග ම මතු කරමින් දේශනා කළ අයුරු කාගේත් සිත් පැහැද වීමට සමන් ය.

දිනක්, ඇටිවේරියා වනයේ දී වනය පුරාවට වැටී තිබුණු අටිවේරියා කොළ වලින් මිටක් අතට ගත් ඉද සම්පුන් වදාලේ, මේ මනා ඇටිවේරියා වනය තරම් ම දෙයක් තමන් වහන්සේ අවබෝධ කළේ නමුත් වියෙන්, දේශනා කොට වදාලේ අතට ගත් ඇටිවේරියා කොළ මිට තරම් සුළු ප්‍රමාතායක් බව යි. නමුත්, ඒ තුළ සංසාර දුකින් තිදහස් වීමට අවශ්‍ය සියලු කරනු ඇතුවක් නැතිව ඇතුළත් ව ඇති බව උන්වහන්සේ වදාල සේක.

සුතු පිටකය තුළ පමණක් උතුම් සම්බුද්ධ දෙසුම් දහඅවදායක ඉක්මවා ඇත්තේ ය. කිසිදු පරස්පරතාවයකින් තොරව විම දෙසුම් විකින් විකට ගැලපී යන සැටි දැකිනා විට ඉද සම්පුන් ගේ විස්මන දේශනා කොළඹය පිළිබඳ ව සිත නො පහඳින්හේ කාගේ දී වතුරාර්ය සත්‍යය ධර්මය බෙද බෙදා දේශනා කළ මූද්‍රා නම් වූ ලෝකනාටයන් වහන්සේ ව මූල්‍ය හඳුවකින් ම සරණ යමු.

ඇත ගේ ඉද කම්පුන ගේ අකිරමන හගවා ගණය

භාග්‍යවතුන් වහන්සේ වනාහී මේ ලෝකයේ විස් වාසනාවන්ත ම මනුෂ්‍ය රත්නය යි. සියලු දේ අවබෝධ කර ගැනීමට තරම් භාග්‍ය සම්පත්ත වූ ඉසිවරයාතාන් වහන්සේ ඉද සම්පුන් ය. අනත්ත වූ ගුණයෙනුත්, අනත්ත ගුණයෙනුත් යුතුව වැඩසිටීමට

තරම් උන්වහන්සේ හාගේවන්ත විය.

දෙතිස් මහා පුරිස ලකුණින් බඩලී ගිය සිරැරකින් යුතු වූ බුදු රජාණන් වහන්සේ, අනන්ත රෑප සේහාවෙන් යුතු වූ මේ ලේකයේ සුන්දරතම මහුණාධය යි. සියලුම ලේක බාහුත් අවබෝධ කොට, ඒ සියලු ලේකයෙන් නිදහස් වූ බුදු සම්ඳාණන් කිසිවෙකුට සම කළ හො හැකි සිලයකින් ද, සමාධියකින් ද, අනන්ත වූ ප්‍රඟාවකින් ද සමන්විත වන්නට තරම් හාගේවන්ත විය.

මේ මොවේ මිනිසුන් ද, දෙව් මොවේ දෙවියන් ද, ආදරයෙන් සරණ ගිය අනන්ත පුණ්‍ය ලක්ෂණයන්ගෙන් යුත්, මේ සියලු බුදු ගුණ දැරීමට තරම් හාගේවන්ත වූ බුදු සම්දුන් පිළිබඳව සිත පහදවා ගෙනුම. ඒ හාගේවත් වූ බුදු සම්දුන් ව ආදරයෙන් සරණ යම්.

ඒ හාගේවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ව මාගේ නමස්කාරය වේව!

* ආයවරුවක ශ්‍රී කද්ධිරටයේ * අසිරිමත කදුහට් ගුණ *

අප ගේ බුදු රජාත්‍යන් වහන්සේ තමන් වහන්සේ අවබෝධ කරගත් ශ්‍රී සඳ්ධිරුමය, ලේඛ වාසින් කෙරෙහි මහා කරුණුවෙන් දේශනා කොට විදාලා. විදා පස්වග මහතුන් අරමියා බරණාසය ඉසිපතන නම් වූ මිගලායේ සිට අවදු වූ ඒ අසිරිමත් සඳහම් ස්වරය පුරා වසර හතලිස් පහක් පුරාවට ම ලේ සතුන් ගේ සිත් සතන් නිවා සහනාලමින් අමා දුම් රස ලබා දුන්නා.

ව්‍ය ශ්‍රී සඳ්ධිරුමය ලොව පවතින අනෙකුත් විෂය පටියන් ඉක්මවා යන අනන්ත ගුණයන්ගෙන් යුත්ත යි. ලේඛයේ කිසිදු විෂය පරියක නොමැති ව්‍ය අසිරිමත් ගුණ අතුරින් ගුණ හයක් අසුරෙන් බුදු සම්ඳුන් ශ්‍රී සඳ්ධිරුමය පිළිබඳව පැහැදිලි කොට දුන්නා. මේ ගුණ හය, බුදු දහමේ හැර ලේඛයේ කිසිදු දහමක් තුළ නො කිසිදු විෂයයක් තුළ දැකිය නොහැකි යි. ව්‍ය නිසා ම යි අප ව්‍ය ආයවරුවක් ශ්‍රී සඳ්ධිරුමය නම් වූ වටිනා රත්නය ආදරයෙන් සරණ යන්නේ.

ආයවරුවක ශ්‍රී කද්ධිරටයේ ස්වක්ඩාන ගුණය

මේ ශ්‍රී සඳ්ධිරුමය මනාකොට දේශනා කරන ලද්දක්. විහි මුල, මැද, අග මහාව ගැලපෙනවා. මුලත් සුන්දර යි. මැදත් සුන්දර යි. අගත් සුන්දර යි. නමුත් ලේඛයේ බොහෝ විෂයයන් තුළ හා වෙනත් ධර්මයන් තුළ මුලින් කියන දේ මැදට ගැලපෙන්නේ නැහැ. මැද කියන දේ අගට ගැලපෙන්නේ නැහැ. අග කියනා දේ මුලට ගැලපෙන්නේ නැහැ. නමුත්, මේ ශ්‍රී සඳ්ධිරුමය රිට වඩා වෙනස්. බුදු සම්ඳුන් ව්‍යාප දහංඩහසක් පමණ වූ සුතු දේශනා තුළ නො

ගැලපෙන්නා වූ මූලික ඉලක්කයෙන් බැහැර වූ විකෘත දේශනාවක්වත් හැඟැ.

සිල, සමාධි, ප්‍රජා වශයෙන් අනුපිළිවෙළින් ගොනු වූ මේ අසිරීමන් දහම අර්ථ සහිතව ව්‍යුරන ලද්දක්. ඒ වගේ ම පැහැදිලි අර්ථ විමින්, පැහැදිලි ව්‍යන වලින් යුත්ත යි. කාටවත් නො තේරෙන ප්‍රහේලිකා මේ ධර්මය තුළ හැඟැ. තුමයෙන් ගැඹුරට යන අයුරින් අතිශයින් ම පර්සුරුණ වූ පාරුණුද්ධ වූ නිකෙලෙස් පිවිතයකට මග පෙන්වන ස්වභාවයෙන් යුත්ත යි.

මේ අයුරින් අප ගේ ගාස්තාන් වහන්සේ මනා කොට ව්‍යුල මේ ධර්මයට අමුතුවෙන් දේවල් විකතු කළ යුත්තේ හැඟැ. මෙවන් වූ මනා කොට දෙසන රුද ශ්‍රී සඳ්ධර්මය ස්වක්ඩාත ගුණයෙන් යුත්ත යි.

ආයච්‍රාවත වූ ශ්‍රී කදුබරමය කන්දිට්චික ගුණය

මේ ධර්මය මේ පිවිතයේ දී ම අවබෝධ කළ හැකි විකක්. මේ තුළ අන්තර්ගත වන්නේ මේ දිවියේ දී ම සාක්ෂාත් කළ යුතු දෙයක් මිස, මරණයට පත් වූ පසු බඩා විමුක්තියක් නොවේ. ඒ නිසා ධර්මයේ හැකිරෙන කා හටත් විහි සත්‍යය අසත්‍යයතාවය දැකිය හැකිය. ඒ අයුරින් මනාව ධර්මයේ හැකිරෙන අයට, මේ පිවිතයේ දී ම එකාත්ත වශයෙන් ප්‍රතිව්‍ය උඩිය හැකිය.

විනම් මේ පිවිතයේ දී ම සඳ්ධානුසාරී, ධම්මානුසාරී ආදි වශයෙන් සේවාන් මාරුගයටත්, සේවාපන්න එලයටත් පැමිණිය හැකි යි. බුද සම්ඳුන් ගේ තුළවකයන්ට අවශ්‍ය නම්, සකඩාගාම් මාරුගයටත් - එලයටත්, අනාගාමී මාරුගයටත් - එලයටත්, අරහත් මාරුගයටත් - එලයටත් මේ පිවිතයේ දී ම පැමිණිය හැකිය. දැන් ඔබට පැහැදිලි ඇති, අමා මහ නිවන අත්විදින්නට නිබෙන්නේ මරණින් මත්තේ නො වන බව. මේ පිවිතය තුළ දී ම ය ඒ පරම සැහනසීම අත්විදිය යුත්තේ. විනම්, මේ ධර්මය තුළ නිබෙන්නේ ඉතාමත් පායෝගික වැකිපිළිවෙළුක්.

ලෝකයේ බොහෝ අනු වූ ධර්මයන් තුළ නිබෙනා අවසන් එලය දැකිය හැක්කේ මරණින් පසුව යි. නමුත්, මේ ශ්‍රී සඳ්ධර්මයේ

ප්‍රතිඵල මේ දූචිය තුළ දී ම අත්විදිය හැකිය. ඒ හිසය මේ ශ්‍රී සඳ්ධර්මය සන්දිවිධික වන්නේ.

ආයච්චාවන් ශ්‍රී සඳ්ධර්මය අකාලික ගණය

ලෝකයේ පවතින බොහෝ දේ කාලයකට අයිති යි. බටහිර විද්‍යාව තුළ අද සොයා ගන්නා දෙය, හෙට සොයාගන්නා අලුත් දෙයක් තුළින් ප්‍රතික්ෂේප වී යනවා. විනම්, බටහිර විද්‍යාව ආදී බොහෝ අත්‍ය ධර්මයන් කාලික ස්වභාවයෙන් යුක්තයි. විනම්, කාලයකට අයිති යි. නමුත් බුදු සම්ඳුන් ව්‍යුත් මේ ශ්‍රී සඳ්ධර්මය කාලයේ පහර කිසියේත් ම හසුවන්නේ තහවුරු.

වියට හේතුව, ඒ ශ්‍රී සඳ්ධර්මය තුළ - අකාලික - සියලු කාලයට ගැලුපෙන සත්‍යයක් අධිංග විම යි. බුදු සම්ඳුන් පිරිතිවන් පා වසර 2550 ක් ගත වී ඇතත්, කාරණා සහිත ව මේ ශ්‍රී සඳ්ධර්මය අදට නො ගැලුපෙන බව පවසන්නට හැකි අයෙක් තවමත් බිජ වි තහවුරු. විය කිසිදා සිදු නො වන්නක්. අසය, කණා, නාසය, දිව, කය හා මනස යන පීවිතය නම් වූ ලෝකයේ යටා ස්වභාවය නො විළුහා පවසන මෙම අපුරුෂ ධර්මය, අසය තිබෙනා තුරු, කණා තිබෙනා තුරු, නාසය - දිව - කය හා මනස නම් වූ මේ පීවිතය තිබෙනා තුරු සඡීව් ව අත්දැකිය හැකි යි.

මොහොතක් සිතා බලන්න. බුදු සම්ඳුන් ගේ යුගයේ දී මේ ධර්මය ගුවනුය කොට මග එම ලාභීන් බිජි වූ බව ඔබ දන්නවා. මේ කාලික ධර්මයක් නම්, අද මේ ධර්මය අවබෝධ කොට මග එම ලාභ ලැබිය නො හැකි විය යුතු යි. නමුත්, අදටත් මේ ධර්මයට අනුව දූචිය ගත කරනා පින්බර මිනිසුන්ට මේ ධර්මය අවබෝධ කොට සංසාර දුතින් නිදහස් විය හැකි යි. විවන් වූ සුන්දර මිනිසුන් අදටත් අප ට දැකගත හැකි යි. අනාගතයේත් විසේ ම යි. විනම්, මේ දහම කාලයකට අයිති නොවන්නක් බව පැහැදිලිය තේ දී? විනිසා, මේ දිවියේ දී ම අකාලික වූ ශ්‍රී සඳ්ධර්මයේ අකාලික බව අත්විදින්නට අදටත් කර ගනිමු.

ආයච්චවත් ශ්‍රී කදුධරමය ජ්‍යිතස්කික ගුණය

ලෝකයේ පවතින අනු වූ ධර්මයන් තුළ ග්‍රාවකයින් ගේ නුවතින් විමසීමේ හැකියාව අනුරා තුදෙක් ගුප්ත ඇදහිමේ රංචාවක් තුළ කොටු කොට තිබෙනු දැකිය හැකි යි. නමුත්, බුද්‍ය සම්දුන් ගේ ශ්‍රී සද්ධර්මය සිනෑම අයෙකුට 'ඇඳ්වීන් බලන්න' යැයි කියා දක්වා ලිය හැකි යි. විනම්, මේ ශ්‍රී සද්ධර්මය විවෘත විකති.

ව්‍යුතු සැගවුතු ගුප්ත දේ නොමැත. රහස් බණා, සැගවී කරා බස් කිරීම් නැත. පැමිණා මේ පිළිබඳ ව විමසනා සිනෑම අයෙකුට, 'ඇඳ්වීන් බලන්න' යැයි කියා අනෙක් බ්බලන තිරු මධිල පෙන්වන්නා යේ, සඳ මධිල පෙන්වන්නා යේ විවෘත ව දක්වා ලිය හැකි යි. මේ ධර්මය අවබෝධ වන්නේ භුද්‍ය ඇදහිමක් තුළින් නොව, ඇදහිම ඉක්මවා ගිය නුවතින් විමසීම තුළිනි.

බුද්‍ය සම්දුන් වලාලේ, අනු බොහෝ ධර්මයන් සැග වී තිබෙනා තුරු (නුවතින් විමසීම අනුරා තිබෙනා තුරු) බැබිලුනත්, මේ ශ්‍රී සද්ධර්මය විවෘත වූ වට ම බ්බලන බව යි. මොහොතක් සිතා බලන්න. ඔබ සරණ තිය ශ්‍රී සද්ධර්මය සඳ මධිල යේ ය. තිරු මධිල යේ ය. විවෘත වූ විට ම බ්බලයි. පැමිණා බලන්න යැයි සිනෑම අයෙකුට පවතා පැහැදිලි ව දක්වා ලිය හැකි යි. ව්‍යුතා, එහිපය්සික වූ මේ ශ්‍රී සද්ධර්මය 'පැමිණා බලන්න ට' මේ සුදුසු කාලය යි.

ආයච්චවත් ශ්‍රී කදුධරමය සිතනයික ගුණය

අද ලෝකයේ පවතින බොහෝ දැනුම් පද්ධති වනාහි කිසි වැදුගම්මකට නැති බාහිර දේ ඕස්සේ ගමන් කරනා එවා යි. නමුත්, මේ ධර්මය වියට වෙනස් ය. විනම්, තමන් තුළට පමුණුවා ගත යුත්තකි. විනම්, මෙය දැකිය යුත්තේ තමා තුළිනි.

සීලය තමා තුළට පමුණුවා ගත යුත්තකි. සමාධිය ද අත්දැකිය යුත්තේ තමා ම ය. පිළිතය පිළිබඳ වූ තිරවුල් අවබෝධය (ප්‍රයුව) උපදාවා ගත යුත්තේ ද තමා ම ය. විනම්, මෙය බාහිර ව පර්යේෂණාගාර තුළ සිදුවන ආකාරයේ බාහිර දේ පිළිබඳ ව

කෙරෙනා නිස් තෙපුදුර්විවක් නොවේ. මේ ධර්මය තමා ගේ මෙලෙටටත්, පරලෙටටත් බලපාහ්නා වූ, තමා තුපට ම පමණුවා ගත යුතු වූවකි. මනා කොට ශ්‍රවණය කිරීමෙන්, මනා කොට බාරණය කර ගැනීමෙන්, වචනයෙන් ප්‍රහුණු කිරීමෙන්, තුවනින් මෙනෙහි කිරීමෙන් හා ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ යෙදීමෙන් ය මේ ශ්‍රී සඳ්ධර්මය තමා තුපට පමණුවා ගත යුත්තේ.

තමා තුපට පමණුවා ගත් ධර්මයකින් පමණි, තමාට ප්‍රතිලාභ ලැබිය හැක්කේ. තමන් මේ දැහම් මගෙහි ගමන් කළ නොත් මග විශ්‍රාඛන්හේ තමන් ය. විනම්, මේ දැහම කිසිසේත් ම කෙසේල් ගස් මෙන් විද බසිනා දෙයක් නොවේ. විනිසා, වහ වහා මේ ඕපනයික වූ ධර්මය අප ගේ දිවිය තුපට පමණුවා ගැනීමට උත්සාහ කරමු.

ආයච්චවත් ශ්‍රී කද්ධර්මය ජ්‍යෙෂ්ඨත්වය විශ්වාසු ගුණය

මේ ධර්මය සඳහා පවුරු පදනම් නැත. වයස් හේද නොමැත. ශිනෑම ජාතියක, ශිනෑම කුලයක, ශිනෑම ගෝතුයක සිටිනා බුද්ධිමත් මිනිසුහට මෙය අවබෝධ කරගත හැකිය. කපටි නැති, මායා නැති, වංචා නැති, අවංක ගති ඇති, ශිනෑම අයෙකුට මේ දැහම තුළ ප්‍රතිව්‍ය ලැබිය හැකිය. නමුත්, තම තමන්ගේ නඟා පරදී ය, මෙය අවබෝධ වන්නේ. වක් අයෙකුට අවබෝධ වූ පරදී ඒ අයුරින් ම අන් අයට අවබෝධ වන්නේ නැත. විය වෙන් වශයෙන්, තම තමන් ගේ අභ්‍යන්තරක කුසලතා (යෝනිසේ මහසිකාරය, ඉන්දිය ධර්ම ආදිය) වැස් තිබෙනා ආකාරයට අවබෝධ වන්නකි.

විනිසා ම, අභ්‍යන්තරක කුසලතා අති කාඨටත් මේ සුන්දර දැහමට පිවිසීමට හැකිය. විනිසා ම, මේ අසිරීමත් දැහම තම තමන් ගේ නඟා පමණින් අවබෝධ කර ගැනීමට විර්යය කරමු.

මෙවන් අසිරීමත් ගුණ සයකින් පර්ප්‍රේණා වූ ඒ භාග්‍යවතුන් වහන්සේ වදාල ශ්‍රී සඳ්ධර්මය අපි මුළු හද්වතින් ම සරණ යමු.

ඒ අසිරීමත් ශ්‍රී සඳ්ධර්මයට අප ගේ නමස්කාරය වේව!

ආරිය වකා කංකරත්තයේ අසීරුමක කශා ගුණ

ඩුල රජාණන් වහන්සේ ගේ ග්‍රාවකයන් ද, අසීරුමත් ගුණ සමූලයකින් යුත්ත ය. විවා බිරණාස ඉසිපතන මිගදායේ දී, මේ දහම අවබෝධ කළ කොන්ඩිකුෂ්ක මහරහතන් වහන්සේ ගෙන් පටවත වින උතුම් වූ ග්‍රාවකයන් වහන්සේලා, මෙව අන් පිරිස් කිසිවකවත් දැකිය නොහඳි අන්දමේ ගුණ රෝසකින් යුත්ත ය. ඒ උතුම් රහතන් වහන්සේලා පළ කළ උතුනයන් (රේර රේර ගාථා) විමසා බලන විට, ඒ තිකෙලෙස් හඳවත් තුළ මෝද වී තිබුණු අප්‍රමාණ වූ ගණස්කන්ධය පිළිබඳ ව යම් වටහා ගැනීමක් ලබා ගත හැකිය. අප ගේ ගාස්තාන් වහන්සේ විම අසීරුමත් සහ ගුණ අපට පෙන්වා විඛාල සේක.

භාග්‍යවතුන වහන්සේ ගේ ග්‍රාවක කංකරත්තයේ තුතට්තින්න ගුණය

ඩුල සම්දුන් ගේ ග්‍රාවක සගරුවන රාග, ද්වේෂ, මෝහ දුරු කර ගැනීමට වෙහෙසෙන පිරිසකි. ලෝකයේ සිටිනා බොහෝ පිරිස් උත්සාහ කරන්නේ තමන් තුළ පවතින රාග, ද්වේෂ, මෝහ ආදි කෙලෙස් අව්‍යාසා ගන්නා අතරේ අනිත් අයව ද වියට පොළඹිවා ගැනීමට ය. නමුත් ඩුල සම්දුන් ගේ ග්‍රාවක පිරිස විසේ නොවේ.

රාග, ද්වේෂ, මෝහ නම් වූ ලමක අකුසල් මුහුනුප්‍රවා දමන, සීල, සමාධි, ප්‍රයුදා නම් වූ ත්‍රිවිධ ශික්ෂාවෙන් හික්මෙන වැඩිපිළිවෙළකට මහාකොට පිළිපත් පිරිසක් තිසා, ආර්ය මහා සංස්කරත්නය සුපටිපත්න වේ.

කාග්‍යවතුන් වහනයේ ගේ ග්‍රාවක කංකරත්තයේ ලිජ්‍රත්වීත්තන ගුණය

මේ පින්බර ග්‍රාවකයන් වහන්සේලා සැපු මාවතක ගමන් ගන්නා සේක. මේ ලෝකයේ තිබෙන්නේ වික ම සැපු මාවතකි. විනම්, මේ ආර්ය අභ්‍යාංගික මාර්ගය යි. විය තුළ කයෙන් සිදුවන වැරදි නිවැරදි වන නිසා විය සැපු ය. වැඩතින් සිදුවන වැරදි නිවැරදි වන නිසා ද විය සැපු ය. මහසින් සිදුවන වැරදි නිවැරදි වන නිසා ද විය සැපු ය.

මෙවත් වූ ත්‍රිවිධ සුවර්තනයෙන් යුත්, සුන්දර වූ සැපු මාවතක ගමන් ගන්නා ග්‍රාවක සහ රැවන උප්පට්ටිපත්තා වේ.

කාග්‍යවතුන් වහනයේ ගේ ග්‍රාවක කංකරත්තයේ ඡ්‍යායත්වීත්තන ගුණය

බුදු සම්ඳුන් වදාල මග ගමන් කරනා ග්‍රාවකයන් වහන්සේලා වතුරාර්ය සත්‍යය බර්මය අවබෝධ කර ගැනීමට වෙහෙසෙන පිරිසකි. තමා තුළ තොමැති හැඳුණාර්යනයන් උපදාවා ගැනීමට වෙහෙසෙන පිරිසකි. ඒ නිසා ම දිනෙන් දින ම මේ ලෝකය පිළිබඳ ව පවතින අවබෝධ හැඳුණාය වැඩි කර ගන්නා පිරිසකි. ඒ සඳහා ම පිළිපත් හෙයින් ග්‍රාවක සගරුවන හැඳුණාපටිපත්තා වන්නේ ය.

කාග්‍යවතුන් වහනයේ ගේ ග්‍රාවක කංකරත්තයේ කාම්පිච්චට්වීත්තන ගුණය

එ් බුදු සම්ඳුන් වදාල ශ්‍රී සඳ්ධර්මය මෙව තුළ පතුරාව හරින්නේ මහ සගරුවන විසිනි. මහා බර්ම ගොරවයකින් යුතුව බුදු සම්ඳුන් වදාල දෙය ම පවසම්න්, අර්ථ විකාති කිරීමකින් තොරව අවබෝධය පිණිස ම ඒ දෙය කරන්නේ ය. තොයෙක් මිත්‍යා දාජ්ධී පවසන පිරිස අතර පිරිසිදු වූ දහම් මග ම පවසන නිසා ග්‍රාවක සගරුවන සාම්පිට්ටිපත්තා වන්නේ ය.

කාග්‍යවතුන් වහනකේ ගේ ග්‍රාවක කංකරණයෙන් ආහුණෝයෙන් ගුණය

නිකෙලෙස් සිතක අසිරිය අන්විදිනා ග්‍රාවක සගරැවන දුර සිට ගෙනෙනා දානය පිළිගැනීමට සුදුසු වන්නේ ය. බොහෝ දෙනා විවිධාකාරයෙන් විවිධ අයට දන් දුන්නත්, විශේෂයෙන් සකස් කොට දුර සිරිනා පිරිසකට දන් දෙන්නේ කළාතරකිනි. නමත්, බුද සම්ඳුන් ගේ ග්‍රාවක සගරැවනට, දුර සිට ගෙනෙනා විශේෂයෙන් සකස් කළ විවර, පින්ඩපාත, දේනාසන, ගිලන්පස ආදි සිවිපසයෙන් අඩුවක් නැත. මහත් වූ ප්‍රත්‍යාග්‍රහක්ෂණයන්ගෙන් හෙබි ඒ අසිරිමත් ග්‍රාවකයන් වහන්සේලා දුර සිට ගෙනෙනා පුද පුරා පිළිගැනීමට සුදුසු නිසා ආහුණෝය නම් වේ.

කාග්‍යවතුන් වහනකේ ගේ ග්‍රාවක කංකරණයෙන් ආහුණෝයෙන් ගුණය

අප ගේ නිවෙස් වලට භූදිසියේ ම ආගන්තුකයේ පැමිණෙන් නමත්, අප ඒ අයට සලකන්නේ විවිධාකාරයෙනි. බුද සම්ඳුන් ගේ ග්‍රාවකයන් වූ, මග විල ලැඟ මහ සගරැවන ආගන්තුකයන් වශයෙන් වැඩිම කළ කුණු පවා, සිවිපසයෙන් උපස්ථිත කිරීම සුදුසු ය. ගරු සත්කාර කිරීමට සුදුසු ය. ඒ නිසා ම මහ සගරැවන පාහුණෝය වන්නේ ය.

කාග්‍යවතුන් වහනකේ ගේ ග්‍රාවක කංකරණයෙන් දක්වාණෝයෙන් ගුණය

මෙලෙටාව පරෙලෙටාව සැප විද්‍යාමට කැමති කෙනා පින් කර ගත යුතු ය. පින වහාහි සැපය හැඳුන්වන තවත් වැඩනක් ගෙසයි බුද සම්ඳුන් වදාලේ. විනිසා ම, පින් කැමති අය පින් සලකා ගෙන විවිධාකාර දේ කරති. බොහෝ දෙනෙක් පින් සලකා දන් දෙති. මෙසේ මෙලෙටාව පරෙලෙටා යහපත ලැඟ කරනැයිම පිණිස, පින් සලකා දෙන දානය පිළිගැනීමට සුදුසු වන්නේ. බුද සම්ඳුන් ගේ ග්‍රාවක සංකරණය යි.

කෙලෙක් සහිත උදවිය ඒ කෙලෙක් නිසා ම ප්‍රමාණයන් ගෙන් යුත්ත වන්නේ ය. කෙලෙක් ප්‍රහාණ්‍ය කරනා ග්‍රාවක සගරැවන කෙලෙක් ප්‍රහාණ්‍ය කරනා නිසා අප්‍රමාණ - ප්‍රමාණ කළ නො හැකි - වෙති. පින් සලකා දන් දෙන විට කෙලෙක් සහිත අයෙකුට දෙන දානයට වඩා, කෙලෙක් රහිත මුතිවරයෙකුට දෙන දානය මහත්වීම මහානිසාය වේ. බුද

සම්දුන් ගේ ග්‍රාවකයන් වහන්සේලා නිරතුරුව ම කෙලෙස් ප්‍රභාණය වන වැඩි පිළිවෙළක තික්මෙන නිසා උන්වහන්සේලා එෂ් සඳහා ඉතාමත් සුදුසු ය. විනිසා ය ග්‍රාවක සගරුවන දුක්ඛිණෝය වන්නේ.

භාග්‍යවතුන වහන්සේ ගේ ග්‍රාවක කංකරත්තය අභ්‍යන්තරුකරණීය ගුණය

ලෝකයේ බොහෝ දෙනා යම් යම් දේවල් වලට, යම් යම් පුද්ගලයන්ට වැදුම් පිදුම් කරති. ඇතැමෙක් මෙසේ කරන්නේ බිය නිසා ය. විසේන් නැතිනම්, පක්ෂපාති බව පෙන්වීම පිතිස ය. මෙසේ වැදුම් පිදුම් බෙකා ආය අතර බුදු සම්දුන් ගේ ග්‍රාවක සගරුවන අඟ වේ. ග්‍රාවක සගරුවනට වැදුම් පිදුම් කරන්නේ හය නිසා නොවේ. උන්වහන්සේලා අනන්ත වූ ගුණයන්ගෙන් සාමාන්‍ය මිනිසුන් ඉක්මවා වැඩි වසන්නේ ය. විනිසා ම, ගරු කිරීම පිතිස අප සගරුවනට නමස්කාර කරන්නෙමු. මෙසේ නිකෙලෙක් මූතිවරුනට, අභ්‍යන්තරු බැඳු වන්දනා කරනා බුද්ධිමත් මිනිසුනට අඟ වූ දෙයකට වන්දනා කරනා නිසා අඟ වූ විපාක ලැබේ. දිය දහසක් ලෝක බාහුව තුළ වසනා අනන්ත වූ දෙව් බඡ පිරිස ද, මෙවන් වූ අපමාණ ගුණයන් ගෙන් යුතු වූ ග්‍රාවක සගරුවනට නමස්කාර කරති. විනිසා ම, වේ අසිරීමත් ග්‍රාවකයන් වහන්සේලා අභ්‍යන්තරුකරණීය වන්නේ ය.

භාග්‍යවතුන වහන්සේ ගේ ග්‍රාවක කංකරත්තය අනුත්තර ප්‍රශ්නඛාධිතත ගුණය

කෙත යනු කුම්බ ඩී. ගොවියා කුම්බරහි වප්‍රරන්නේ මහන් වූ අස්වීන්හක් අරෝක්ඩා කරගෙන ය. විසේ ම, මෙවේ දෙව් මිනිසුනට පින් අස්වනු තෙවු ගැනීමට තිබෙන්නා වූ අනුත්තර පින් කෙන තම බුදු සම්දුන් ගේ ග්‍රාවක සගපිරිසයි. වේ අසිරීමත් ග්‍රාවකයන් වහන්සේලා උදෙසා සුත් දෙයක් පරිත්‍යාග කළ ද. අඟ වූ විපාක ලැබේ. මේ බුදු සම්දුන් ගේ ග්‍රාවකයන් වහන්සේලා තුළ පවතින අනුත්තර ප්‍රක්ෂේපක්බේත්ත ගුණය යි.

බුදු සම්දුන් ගේ ග්‍රාවක පිරිස ලැබූ මග ව්‍යුත අනුව පුද්ගලයන් වශයෙන් අට දෙනෙක් ද, යුගල වශයෙන් ගෙන කළ යුගල සතරක් ද වේ. අවබෝධයෙන් ම බුදු සම්දුන් සරණ රිය වේ සුන්දර පිවිත ගෙවනා මග ව්‍යුත ලති ග්‍රාවක සගරුවන මුළු හදුවතින් ම සරණ යමු.

භාග්‍යවතුන් වහන්සේගේ අසිරීමත් ග්‍රාවක සගරුවනට නමස්කාර වේවා!

මහමෙවිනාව භාවනා අසපුව

වඩුවාව, ගට්ටල් ඔලුව, පොල් ගහවල.

දුර / ගැක්ස් : 037 2244602

e-mail : asapuwa1@slt.net.lk

web : www.mahamevna.org | www.gautamabuddha.org

| | |
|-------------------------|--|
| මාසික භාවනා වැඩිසිවහන | : සෑම මසකම පළමු සතියේ ඉරුදා උරුදී 7.30 සිට සවස 4.00 දක්වා |
| යොමුවන් භාවනා වැඩිසිවහන | : සෑම පුන් පොගේ දිනකම සවස 1.00 - 5.00 දක්වා |
| ප්‍රමා දහම් භමුව | : සෑම පුන් පොගේ දිනකම උරුදී 7.30 සිට 11.15 දක්වා |

මහමෙවිනාව අමාවතුර භාවනා අසපුව

පිටුවශාල, මාලෙං.

දුර : 060 2141428

| | |
|-------------------------|---|
| මාසික භාවනා වැඩිසිවහන | : සෑම පුන් යොගේ දිනකම උරුදී 6.00 සිට සවස 5.00 දක්වා |
| යොමුවන් භාවනා වැඩිසිවහන | : සෑම මසකම උරුදා සතියේ ඉරුදා උරුදී 7.30 - 12.00 දක්වා |
| ප්‍රමා දහම් භමුව | : සෑම පුන් පොගේ දිනකම උරුදී 7.30 සිට 11.15 දක්වා |
| සූත්‍ර පත්තිය | : සෑම ඉරුදා දිනකම සවස 3.00 සිට 6.00 දක්වා |

මහමෙවිනාව භාවනා අසපුව

බණ්ඩිසාලේ, මහනුවර.

දුර : 081 2423488

| | |
|-------------------------|---|
| මාසික භාවනා වැඩිසිවහන | : සෑම මසකම හතරවෙනි සතියේ ඉරුදා |
| යොමුවන් භාවනා වැඩිසිවහන | : සෑම පුන් පොගේ දිනකම උරුදී 8.00 සිට සවස 4.00 දක්වා (නුවර විශ්සුර බොද්ධ මත්දිරයේ) |
| ප්‍රමා දහම් භමුව | : සෑම පුන් පොගේ දිනකම සවස 1.00 සිට 4.00 දක්වා |

මහමෙවිනාව භාවනා අසපුව

බණ්ඩිරවල.

මහමෙවිනාව භාවනා අසපුව

පැරණිම් උයන, පොලොහැනරච.

දුර : 027 2226260

මහමෙවිනාව භාවනා අසපුව

හොරණ.

මහමෝවිනාව බොධීයුන භාවනා අසපුව

රාජකීංහ මාවත, හේබාගම, කඩුවෙල.

දුර : 011 2537337

| | |
|-----------------------|---|
| මාසික භාවනා වැඩිසටහන | : සැම මසකම දෙවන සතියේ ඉරුදා උරුදී 8.00 සිට සවස 5.00 දක්වා |
| යොමුන් භාවනා වැඩිසටහන | : සැම පුන් පොහො දිනකම උරුදී 6.00 - 5.00 දක්වා (පොහො දින වැඩිසටහන) |
| සූතු පණ්ඩය | : සැම ඉරුදා දිනක ම සවස 4.00 සිට 6.00 දක්වා |

ධම්මමෝවිනිය භාවනා අසපුව

මෝලුගස්වැව, අනුරාධපුරය.

දුර : 060 2259018

| | |
|----------------------|---|
| මාසික භාවනා වැඩිසටහන | : සැම මසකම හතරවන සතියේ ඉරුදා උරුදී 8.00 සිට සවස 4.00 දක්වා සැම පුන් පොහො දිනකම උරුදී 8.00 සිට සවස 4.00 දක්වා (පොහො දින වැඩිසටහන) |
| ලුමා දහම් හමුව | : සැම මසකම පළමු සතියේ සෙනසුරාදා උරුදී 8.00 සිට 11.00 දක්වා |

මහමෝවිනාව භාවනා අසපුව

ලයන්දන, කුරුඹණුකගල.

දුර : 037 2236465

| | |
|-----------------------|--|
| මාසික භාවනා වැඩිසටහන | : සැම මසකම හතරවන සතියේ සෙනසුරාදා උරුදී 8.00 සිට සවස 4.00 දක්වා |
| යොමුන් භාවනා වැඩිසටහන | : සැම පුන් පොහො දිනකම උරුදී 7.30 - 4.00 දක්වා (රැනකලා සේනදේය) |
| සූතු පණ්ඩය | : සැම ඉරුදා දිනකම සවස 3.30 සිට 5.15 දක්වා |

මහමෝවිනාව භාවනා අසපුව

අල්ගම, පොතුහැර.

දුර : 037 2239230

| | |
|----------------------|--|
| මාසික භාවනා වැඩිසටහන | : සැම මසකම දෙවන සතියේ ඉරුදා උරුදී 8.00 සිට සවස 4.00 දක්වා සැම පුන් පොහො දිනකම උරුදී 7.30 සිට සවස 4.00 දක්වා (පොහො දින වැඩිසටහන) |
|----------------------|--|

මහමොවීනාව භාවනා අසපුව

ම්‍රියනගම, පොල්පිතිගම.

- | | |
|--|--|
| මාසික භාවනා වැඩිසිවහන ප්‍රමා දැනම් භමුව | : සෑම පුන් පොහො දිනකම සවස 8.00 - 4.00 දක්වා : සෑම පුන් පොහො දිනකම උරේ 8.00 සිට 11.00 දක්වා (භාතිග්‍රෑව කණ්ඩේ විද්‍යාලය) |
|--|--|

මහමොවීනාව භාවනා අසපුව

උබැල්ලපොල, බිලංගොඩ.

දුර : 045 5672760

- | | |
|---|---|
| මාසික භාවනා වැඩිසිවහන යොවුන් භාවනා වැඩිසිවහන ප්‍රමා දැනම් භමුව | : සෑම මසකම හතරවෙනි සරියේ ඉරුදා උරේ 8.00 - 4.00 : සෑම මසකම පැවත් දිනකම සවස 7.00 - 4.00 දක්වා : සෑම මසකම පැවත් සරියේ ඉරුදා උරේ 7.00 සිට 11.00 දක්වා |
|---|---|

මහමොවීනාව භාවනා අසපුව

සුරත්තරුගම, සුරත්තරුවැව.

දුර : 047 4920660

- | | |
|---|---|
| මාසික භාවනා වැඩිසිවහන යොවුන් භාවනා වැඩිසිවහන ප්‍රමා දැනම් භමුව | : සෑම පුන් පොහො දිනකම උරේ 8.00 - 4.00 දක්වා : සෑම මසකම පැවත් ඉරුදා සවස 2.00 - 4.00 දක්වා : සෑම සෙනසුරාභා දිනකම උරේ 8.00 සිට 10.30 දක්වා |
|---|---|

මහමොවීනාව මෙන්සිසිල භාවනා අසපුව

බඩල්ගම පාර, නැණුමල්ල.

දුර : 031 2247181

- | | |
|---|---|
| මාසික භාවනා වැඩිසිවහන යොවුන් භාවනා වැඩිසිවහන ප්‍රමා දැනම් භමුව | : සෑම මසකම ගෙවන සරියේ ඉරුදා උරේ 7.30 සිට සවස 3.30 දක්වා : සෑම පුන් පොහො දිනකම උරේ 7.30 - සවස 4.00 දක්වා (තෝරා දින වැඩිසිවහන) : සෑම පුන් පොහො දිනකම උරේ 7.30 - 11.00 දක්වා : සෑම මසකම දෙවන සරියේ සෙනසුරාභා උරේ 7.30 සිට 11.00 දක්වා |
|---|---|

මහමොවීනාව භාවනා අසපුව

ගල්නැව.

මහමොවිනාව භාවනා අසපුව

බණ්ඩාරනායක පොදුගලික රෝහල පාර, නිටිටැලුව.

දුර : 060 2337887

මාසික භාවනා වැඩිසිවහන

: සෑම මසකම හතරවන සතියේ ඉරුදා උරුදී 8.00 -

4.00 දක්වා

සෑම පුන් පොහො දිනකම උරුදී 8.00 - 4.00 දක්වා

(පෝය දින වැඩිසිවහන)

මහමොවිනාව භාවනා අසපුව

තැණිකන්ද, සැලුලංකාව.

දුර : 031 5671415

මාසික භාවනා වැඩිසිවහන

: සෑම පුන් පොහො දිනකම උරුදී 8.00 - 4.00 දක්වා

සෑම මසකම දෙවන සතියේ ඉරුදා උරුදී 8.00 -

4.00 දක්වා (පෝය දින වැඩිසිවහන)

ප්‍රමා දහම් හමුව

: සෑම මසකම හතරවන සතියේ ඉරුදා සවස 2.00 සිට

සවස 5.00 දක්වා.

මහමොවිනාව භාවනා අසපුව

යේරේලිට ජනපදය, බොලොස්සගම. කලිතර දකුණා.

දුර : 034 5673020

මාසික භාවනා වැඩිසිවහන

: සෑම පුන් පොහො දිනකම උරුදී 7.30 - 4.30 දක්වා

ප්‍රමා දහම් හමුව

: සෑම පුන් පොහො දිනකම උරුදී 8.00 සිට 4.00 දක්වා

සූෂ්‍ණ පන්තිය

: සෑම මසකම පළමු සතියේ සහ තෙවන සතියේ ඉරුදා

සවස 3.00 සිට 5.30 දක්වා

මහමොවිනාව ඉසිපතන භාවනා අසපුව

අධිවිකන්ද, විරත්න.

දුර : 045 5674614

මාසික භාවනා වැඩිසිවහන

: සෑම පුන් පොහො දිනකම උරුදී 8.00 - 4.00 දක්වා

සූෂ්‍ණ පන්තිය

: සෑම මසකම තෝයට පසුව වින දෙවන සතියේ ඉරුදා

සවස 2.00 සිට 5.00 දක්වා

මහමොවිනාව භාවනා අසපුව

ගේල්ලමලේ, සිරිපාගම, කුරුඹිට.

මහමොවිනාව භාවනා අසපුව

මූකලන්යාය, ඉඩිබාගමුව.

දුර : 060 2377537

මාසික භාවනා වැඩිකටහන

: සැම මසකම දෙවින සතියේ සෙනසුරාව උරදේ 7.30

සිට සවස 3.30 දක්වා

සැම පුන් පොහො දිනකම උරදේ 8.00 - 4.00 දක්වා
(පෝය දින වැඩිකටහන)

මහමොවිනාව භාවනා අසපුව

උකතු පාලිකාගම, ආනුමත්වී.

දුර : 060 2322035

මාසික භාවනා වැඩිකටහන

: සැම මසකම තෙවන සතියේ සෙනසුරාව උරදේ 7.30

සිට සවස 4.00 දක්වා

ප්‍රමා දහම් නමුව

: සැම පුන් පොහො දිනකම උරදේ 7.30 සිට 11.00 දක්වා

මහමොවිනාව භාවනා අසපුව

මධ්‍යවල උල්පත, මානලේ.

දුර : 060 2666111

මාසික භාවනා වැඩිකටහන

: සැම මසකම පළමු සතියේ සෙනසුරාව උරදේ 7.30

සිට සවස 4.00 දක්වා

යොවුන් භාවනා වැඩිකටහන

: සැම පුන් පොහො දිනකම සවස 1.00 - 5.00 දක්වා

ප්‍රමා දහම් නමුව

: සැම පුන් පොහො දිනකම උරදේ 8.00 සිට 11.00 දක්වා

මහමොවිනාව භාවනා අසපුව

තෙරංගිරිගම, කතරගම.

දුර : 047 5670833

මාසික භාවනා වැඩිකටහන

: සැම පුන් පොහො දිනකම උරදේ 8.00 - 4.30 දක්වා

මහමොවිනාව භාවනා අසපුව

බේතලේගම, බුලත්සිංහල.

දුර : 034 5675374

මාසික භාවනා වැඩිකටහන

: සැම පුන් පොහො දිනකම උරදේ 7.00 - 4.30 දක්වා

සුනු පත්තිය

: සැම ඉරුදා දිනකම සවස 4.00 - 6.00 දක්වා

මහමෙවිනාව තිසරණ භාවනා අසපුව

හලාවත පාර, කොළඹිකයේ.

දුර : 031 2274219

මාසික භාවනා වැඩිසටහන : සෑම පොහෝ දිනකම උරුදේ 8.00 සිට සවස 4.00 දක්වා

(සතර පොයිල ම)

ප්‍රමා දැනම් ගමුව : සෑම ඉරුදා දිනකම උරුදේ 8.00 සිට 11.00 දක්වා

මහමෙවිනාව භාවනා අසපුව

තුම්මෙදාර, වැළක්මල්ල.

මහමෙවිනාව අන්ගාරකා භාවනා අසපුව

මුතුගල, දඹුලේනීය.

දුර : 037 2243698

මාසික භාවනා වැඩිසටහන : සෑම පුත් පොහෝ දිනකම උරුදේ 8.00 - සවස 4.00 දක්වා

සෑම සෙනසුරාදා දිනකම උරුදේ 8.00 - සවස 4.00 දක්වා

මහමෙවිනාව අන්ගාරකා භාවනා අසපුව

7 කණුව, සිංහල වත්ත, මාවතගම.

දුර : 037 2243698

මාසික භාවනා වැඩිසටහන : සෑම මසකම දෙවන සතියේ ඉරුදා උරුදේ 8.00 - සවස 4.00 දක්වා

Mahamevna Monastery

Toronto, Canada.

Web : www.gautamabuddha.ca

විශේෂ භාවනා වැඩිසටහන්

- සමස්ත ලංකා බෙංද්ද මහා සම්මේලන ගාලාව - කොළඹ සම්මේලන මසකම තෙවන සතියේ සෙනසුරාදා දින උරුදේ 8.00 සිට සවස 4.00 දක්වා
- සිර සුනන්දාරාම විනාරය - ගම්පහ. සෑම මසකම පළමු සතියේ සෙනසුරාදා දින උරුදේ 8.00 සිට සවස 4.00 දක්වා

- සිරි සුදුර්ණනාරාමය (කරුපිටිය රෝහල ඉදිරිපිට) ගාල්ල. සෑම මසකම තෙවන සතියේ සෙනසුරාභා දින උදේ 8.00 සිට සවස 4.00 දක්වා
- මාතර යෝගාණුමය, ශ්‍රී ඩර්මචිංඡ මාවත, වල්පොල - මාතර. සෑම මසකම හතරවෙනි සතියේ සෙනසුරාභා දින උදේ 8.00 සිට සවස 4.00 දක්වා
- මොරකැටිය මධ්‍ය මහා විද්‍යාලය - මොරකැටිය. සෑම මසකම පළමුවෙනි සතියේ සෙනසුරාභා දින උදේ 8.00 සිට සවස 4.00 දක්වා
- බණ්ඩාරවෙල - සෑම මසකම පළමුවෙනි සතියේ සෙනසුරාභා දින උදේ 8.00 සිට සවස 4.00 දක්වා
- බදුල්ල - සෑම මසකම තුන්වෙනි සතියේ සෙනසුරාභා දින උදේ 8.00 සිට සවස 4.00 දක්වා
- කැගල්ල - සෑම මසකම තුන්වෙනි සතියේ ඉරුලා දින උදේ 8.00 සිට සවස 4.00 දක්වා